



## සෞඛ්‍ය රැක ගැනීමට විෂ්ලේෂණ අහියෝග

ඒදිනෙදා ජීවිතයේ දී ඔහුම අයෙකුට විවිධ කාසික, මානසික පිඩා හා දේශපළ හානි ගෙනයෙන සිදුවීම්වලට මූහුණ පැමිත සිදුවන බව අපි දනිමු.


මෙසේ පුද්ගලයෙකුට නැතහෙත් ජන සමුහයකට හෝ ඔවුන්ගේ දේශපළවලට හානි හෝ පිඩා ගෙනයිය හැකි ඔහුම සිදුවීමක් තෙප්තිමත් හා සාර්ථක දිවි පැවැත්මට බාධා ඇති කරනු ලබයි. මෙලස බාධා ගෙනයෙන සිදුවීම අහියෝග ලෙස නම් කළ හැකි ය.

ඒදිනෙදා ජීවිතයේ දී විවිධ අහියෝගවලට මූහුණපැමිත අපට සිදුවේ. රෝග වැළදීම, හඳිසි අනතුරු, ආපදා, අපයෝග්තන, අපවාර, මත්දුව්‍ය හාවිතය, අධ්‍යාපනය, විභාග ආදිය මෙන්ම අපගේ අපේක්ෂාවන් සහ අප කෙරෙහි අන් අයගේ අපේක්ෂාවන් ද අපට මූහුණ දීමට සිදුවන අහියෝග අතරින් කිහිපයකි. මෙම අහියෝගවලට සාර්ථකව මූහුණ දීමෙන් ප්‍රීතිමත් හා සාර්ථක ජීවිතයක් ගත කිරීමට අපට හැකියාව ලැබේ.

අහියෝගවලට සාර්ථකව මූහුණ දීම සඳහා පුද්ගලයෙකුගේ වයස, පරිණතභාවය, අධ්‍යාපන මට්ටම, පොරුෂය මෙන්ම ජීවත්වන පරිසරය වැනි සාධක ද බලපාන අතර ඒ සඳහා මානසික සම්බරතාව, විත්තවේග හැසිරවීම මෙන්ම සමාජ ආර්ථික පරිසරය ආදිය ද බලපානු ඇති.

### අහියෝග

මූහුණ දීමට සිදුවන දුෂ්කර ඉලක්කයක් අහියෝගයක් ලෙස හැඳින්විය හැකි ය. නිශ්චිත අරමුණක් හෝ ඉලක්කයක් කරා ක්‍රියාත්මක වීමේ දී එයට බාධක ලෙස බලපාන කවර හෝ බලපැමික් හෝ සිදුවීමක් ලෙස ද අහියෝග හැඳින්විය හැකි ය.



7.1 රැපය - අහියෝග ජය ගැනීම

ඒලංගින අහියෝගවල ස්වභාවය නොදින් අවබෝධකර ගනිමින් ඒවාට මූහුණ දියපුතු අතර ඒ සඳහා අධිශ්චානය, තම අත්දැකීම් නැතහෙත් උපදේශනය ලබාගැනීම ද වැදගත් මෙන්ම අවස්ථාවෝලිත පරිදි ඇාණවන්තව කටයුතු කිරීමෙන් තාප්තිමත්ව හා සාර්ථකව ඒවාට මූහුණ දීමට හැකියාව ලැබේ.

### අහියෝගවලට සාර්ථකව මූහුණදීමට වැදගත්වන කරුණු

- අහියෝගය නිවැරදිව අවබෝධකර ගැනීම
- තමාගේ හෝ සමාජයේ අන් අයගේ අත්දැකීම් මත එළඹිය හැකි අහියෝග කළුතබා හඳුනා ගැනීමට කටයුතු කිරීම
- මූහුණ දීමට සිදුවන අහියෝගයක දී ක්ෂණිකව හා නිවැරදිව තීරණ ගැනීම
- පීඩා හා භානි අවම කර ගැනීම සඳහා අදාළ බලධාරීන් විසින් වරින් වර නිකුත් කරන උපදෙස් නිවැරදිව පිළිපැදීම
- අහියෝගවලට මූහුණ දිය හැකි විකල්ප ආකාර පිළිබඳව දැනුවත් වීම
- සමහර අහියෝග ජය ගැනීම සඳහා සාමූහික තීරණ ගැනීම

### අහියෝගවලට සාර්ථකව මූහුණ දීම

අහියෝගවලට සාර්ථකව මූහුණ දීමට අවශ්‍ය වන කුසලතා ජ්වන නිපුණතා ලෙස හැඳින්වේ. මෙම ජ්වන නිපුණතා පිළිබඳව මානසික යහපැවැත්මෙහි සහ සමාජයේ යහපැවැත්මෙහි ලක්ෂණ ලෙස මූල් පාඨම්වලදී ඔබ උගෙන ඇත. එම නිපුණතා සංවර්ධනය කර ගැනීම මගින් අහියෝගවලට සාර්ථකව මූහුණ දීමට ඔබට හැකියාව ලැබේ.

### අහියෝගවලට සාර්ථකව මූහුණ දීමට ඉවහල්වන නිපුණතා

- ආත්මාවබෝධය සහ ආත්මාහිමානය
- නිවැරදි හා සුදුසුතම තීරණ ගැනීමේ හැකියාව
- ගැටුලු හඳුනා ගැනීම හා ඒවා බුද්ධීමත්ව විසඳීමේ හැකියාව
- ආතකිය පාලනය කර ගැනීම
- විවාරණිලි වින්තනය
- අනවරත ගෙධරුයය
- නිරමාණයිලි වින්තනය
- වින්තවේග සමබර කර ගැනීම
- යහපත් අන්තර් පුද්ගල සම්බන්ධතා පැවැත්වීම


- අනුවේදී බව හෙවත් සහකම්පනය
- උපකුමධිලි බව හා ඉවසීම
- එලදායී සන්නිවේදනය

ඉහත දක්වන ලද ජ්වන නිපුණතා ශිෂ්‍ය ජ්වනය තුළ දී ඔබ සංවර්ධනය කරගතයුතු අතර එමගින් එළඹෙන අහියෝගවලට සාර්ථකව මූහුණ දෙමින් තංප්තිමත් හා සාර්ථක ජ්වන ගත කිරීමට ඔබට හැකියාව ලැබේ.

## 7.1 පාරිසරික අහියෝග

අප ජ්වන්වන පරිසරයේ දී අපට මූහුණ දීමට සිදුවන අහියෝග පාරිසරික අහියෝග ලෙස හැඳින්විය හැකි ය. ඒවා ජ්වන්වන පරිසරය මත රඳා පවතී. ග්‍රාමීය පරිසරවල ජ්වන්වන්නන්ට මූහුණ දීමට සිදුවන අහියෝග සහ නාගරික පරිසරවල වාසය කරන්නට මූහුණ දීමට සිදුවන අහියෝග අතර වෙනස්කම් පැවතිය හැකි ය. එහෙයින් එම අහියෝග පරිසරය මත රඳා පවතී.

අපට මූහුණ දීමට සිදුවන පාරිසරික අහියෝග කිහිපයක් පහත සඳහන් වේ.



## රෝගාබාධ

ජ්වනයේ දී අපට මූහුණ දීමට සිදුවන ප්‍රබලතම අහියෝගයක් ලෙස රෝගාබාධ සැලකිය හැකි ය. ඔහුගේ ඔහුගේ අයෙකු ඔහුගේ අවස්ථාවක දී රෝගී විය හැකි අතර ඒ බව කල්තියා හැඳුනා ගැනීම දුෂ්කර වේ.

මිනිසාට වැළඳෙන රෝග බෝවන රෝග සහ බෝ නොවන රෝග ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන් කළ හැකි ය. ඔබ ඒ පිළිබඳව 6 පරිච්ඡේදයේ දී උගෙන ඇත.

පෙර පාඩමේ දී ඔබ උගෙන් කරුණු අනුව රෝගාබාධ වලක්වා ගැනීමට ඉවහල් වන පහත සඳහන් කරුණු කෙරෙහි නැවත සිත යොමු කරන්න.

- ස්වස්ථාපාව රෙක ගැනීම
- පරිසරය පවිත්‍රව තබා ගැනීම
- යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීම (පිඛනය හා ආතතියෙන් තොර)
- සෞඛ්‍යාරක්ෂිත ආහාර විහරණ රටාව
- රෝගී තත්ත්ව සඳහා ප්‍රතිකාර ලබා ගැනීම
- හොඳ පුරුදු ඇති කර ගැනීම සහ සිරිත් විරිත් අනුගමනය කිරීම
- ප්‍රතිශක්තිකරණය

අපට මූහුණ දීමට සිදුවන රෝගාබාධවලින් වැළකී සිටීම අහියෝගයක් වුව ද එයට සාර්ථකව මූහුණ දීමෙන් තෘප්තිමත් හා සාර්ථක ජීවිතයක් ගත කළ හැකි ය.

## අනතුරු සහ ආපදා

### අනතුරු

අනපේක්ෂිත ලෙස හඳුසියේ සිදුවන උපදුව අනතුරු නම් වේ. අනතුරු නිසා කායික, මානසික පීඩා සිදුවිය හැකි අතර එමගින් ජීවිත හානි පවා සිදුවිය හැකි ය. නිවසේ දී, පාසලේ දී, මහමග දී, කර්මාන්තගාලා ආදියේ දී, ඉදිකිරීම් සිදුකරන ස්ථානවල දී, ජලාශවල දී වැනි ඕනෑම ස්ථානයක දී පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අනතුරට පත්විය හැකි ය.

අනතුරකට පත්වූවකුට හෝ කණ්ඩායමකට සහන සැලසීම සඳහා ප්‍රථමාධාර ලබාදිය හැකි අතර ඒ පිළිබඳ ඉදිරි පරිච්ඡේදයේ දී අධ්‍යයනය කරනු ඇත.

- පිහිය, කතුරවැනි උපකරණවලින් සිදුවන කැපීම් සිරීම්
- උල් ආයුධ හෝ වෙනත් උල් කටු ආදිය ඇතීම්
- ඉහළ සිට ඇද වැට්මෙන් සිදුවන තැලීම්/සිරීම් හෝ අස්ථී බිඳීම්
- ඉහළ සිට යමක් ඇගට වැට්ම
- පහර වැදීම්වලින් සිදුවන හානි

- ආහාර විෂ වීම්
- උගුරේ, නාසයේ යමක් සිරවීම්
- විෂ ද්‍රව්‍ය ගරිරගත වීම (කංමි නායක)
- විෂ රසායනික ද්‍රව්‍ය ගරිරයේ තැවරීම්
- මාශය විෂ වීම

## අනතුරු

- දියේ ගිලීම
- අකුණු සැර වැදීම
- විදුලි සැර වැදීම
- රිය විපත්
- පිළිස්සීම්  
(ගිනි කෙළි, රසායන ද්‍රව්‍ය මගින්)

- සර්ප ද්‍රූෂ්ටන
- සතුන් සපා කැම  
(බලු, බල්ල, කිඹුල්)
- සතුන් පහර දීම  
(අලි, වලසුන්, දිවියන්)



රැජය 7.2 - සිදුවිය හැකි අනතුරු කිහිපයක්

අනතුරුදායක පරිසරයක දී හෝ වටපිටාවක දී වඩාත් අවධානයෙන් හා සුපරික්ෂාකාරීව කටයුතු කිරීමත් ආරක්ෂක කුම හා නිවැරදි පියවර අනුගමනය කිරීමත් මගින් අනතුරු අවම කරගත හැකි ය.

අප රටෙහි දිනපතා ම පාහේ මහාමාර්ග අනතුරු සිදුවේ. ඒහෙයින් මහමග ගමන් කිරීමේ දී මගින් සහ රියදුරන් යන සියලු දෙනා ම වැඩි අවධානයකින් කටයුතු කළ යුතු ය.

මහමගදී පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් පහත සඳහන් වේ.

- රථවාහන මාර්ගයෙහි වම් පැන්තෙන් ද මගින් දකුණු පසින් ද ගමන් කළ යුතු ය.
- පදිකයින් පාර හරහා මාරුවීමේ දී "දකුණු බලා වම බලන්න - තැවතත් දකුණුම බලන්න" යන උපදේශය පිළිපැදිමින් සෑම විටම නියමිත සේවානවලින් පමණක් හැකි ඉක්මනින් පාර හරහා ගමන් කළ යුතු ය.
- රියදුරන් හා මගින් සෑම විටම මාර්ග සංයුතා පිළිපැදිය යුතු ය.
- පදිකයින් සමූහ වශයෙන් (රංවු ගැසී) මහමග ගමන් නොකළ යුතු අතර ක්‍රිඩා, විනෝදාංග වැනි අවධානය වෙනතකට යොමුවන ක්‍රියාවල නොයෙදිය යුතු ය. (ජ්‍යෙෂ්ඨ දුරකථනය හාවතය වැනි
- යාන්ත්‍රික දේශ හා උග්‍රතා සහිත වාහන මහමග ධාවනය නොකළ යුතු ය.
- මත්ද්‍රව්‍ය හාවතකාට රිය පැදිවීම නොකළ යුතු ය.
- නිදිමත, රෝගීබව, දැඩි වෙහෙස වැනි තුළුදුසු කාසික තත්ත්ව යටතේ මෙන්ම මානසික ආතතිය, දැඩි ආවේගකාරී වැනි අභිතකර මානසික තත්ත්ව යටතේ රිය පැදිවීම නොකළ යුතු ය.

රිය අනතුරක දී රියදුරා, මගින් සහ දේපල යන සියල්ලවම හානි සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු ය.

### අනතුරු වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග

- අනතුරුදායක පරිසරවල දී වඩාත් විමසිලිමත්ව කටයුතු කිරීම
- අනතුරු පිළිබඳ දැනුවත් වෙමින් අවබෝධයෙන් කටයුතු කිරීම
- අවදානම් සහිත ක්‍රියාවල නොයෙදීම
- අවශ්‍ය අවස්ථාවල දී අන්‍යතාගත් උපදෙස් හා සහාය ලබා ගැනීම නිති රිති හා උපදෙස් නිවැරදිව පිළිපැදිම
- ආරක්ෂිත උපකුම අනුගමනය කිරීම

අනතුරුවලට මූහුණ පැමෙට සිදුවීම ජ්විතයට අමිහිර අත්දැකීමක් ගෙන දෙන අහියෝගයකි. එය ජයගැනීමට අවශ්‍ය වන වැදගත් ම සාධක වන්නේ අවධානය හා ප්‍රවේශමයි.

### ආපදා

ස්වභාව ධර්මයේ ඇතිවන හඳිසි වෙනස්වීම් හා විපර්යාස නිසා ද, කාලීනව සිදුකරන වැරදි මිනිස් ක්‍රියාකාරකම් නිසා ද ඇතිවන අහිතකර තත්ත්ව හෝ විපත් ආපදා නම් වේ.

ගංවතුර, නායයැම්, අකුණුසැර වැදීම්, සුළු සුළං, තියගය, ලැවිතිනි ආදිය ලංකාවේ නිතර අසන්නට ලැබෙන ආපදා කිහිපයකි.



රුපය 7.3 - ආපදා අවස්ථා කිහිපයක්

### ආපදා අවමකර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග

- සිදුවිය හැකි ආපදා පිළිබඳව නොදින් දැනුවත් වීම
- ආපදා පිළිබඳව දැනුවත් කිරීම සඳහා ජනමාධ්‍ය, ගබඳ විකාශන යන්ත්, ජ්‍යෙෂ්ඨ දුරකථන සඳහා කෙරී පණිවිධි ලබා දීම, අත්පත්‍රිකා බෙදා හැරීම ආරක්ෂක අංශවල සංඡ්‍ර මැදිහත් වීම වැනි ඉක්මන් කුම යොදා ගැනීම
- නීති හා උපදෙස් නිවැරදිව පිළිපැදීම
- පෙර සුදානම (කල්තබා සුදානම්ව සිටීම)
- කලින් ආරක්ෂිත ස්ථාන හෘතා ගැනීම හා ස්ථානගත වීම
- ආරක්ෂිත පියවර අනුගමනය කිරීම
- පාරිසරික හානි වැළැක්වීම හා අනවසර ඉදිකිරීම වැළැක්වීම

- වන සංරක්ෂණය කිරීම හා වන විනාශය වැළැක්වීම ස්වභාව ධර්මයට සංවේදී වීම හා පරිසරය පිළිබඳව විමසිලිමත්ව සිටීම
- හඳුසි ආපදාවල දී තනි තනිව තොට කණ්ඩායම් ලෙස ගක්තිමත් වීම හා ක්‍රියා කිරීම

ආපදාවක දී අනතුරු රාඛියක් සිදුවිය හැකි අතර ආපදා සිදුවීමට කළින් ඒවා හඳුනා ගැනීම මගින් ද සිදු විය හැකි හානි අවම කරගත හැකි ය. ඒ සඳහා වැඩිහිටියන්ගේ අත්දැකීම් සහ නිවැරදි කාලගුණ අනාවැකි ද අපට උපකාරී වේ.

### අපදාවන්ට ලක්වීම නිසා සිදුවිය හැකි හානි

- අස්ථි කැඩීම්, බිඳීම් හා තුවාල සිදුවීම් ආදී කායික හානි
- දුක, ගෝකය, පුදෙකලා බව ආදී මානසික පිඩා
- රෝගාධ ඇතිවීම හා පරිසර දූෂණය සිදු වීම
- කම්පනය, සිහිමුර්ණාවීම වැනි තත්ත්ව ඇති වීම
- දේපළ හානි සිදු වීම
- ජීවිත හානි සිදු වීම

මිනිසුන්ගේ උන්හිටි තැන් අහිමිවීම, දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවීම, සෞඛ්‍ය තත්ත්වය පිරිහිම, තැදෑ හිතමිතුරන් අහිමි වීම, සෞර සතුරු උපද්‍රවවලට ලක්වීම ආදී තවත් බොහෝ හානිදායක තත්ත්ව ආපදා ලෙස හැඳින්විය හැකි ය.

අනතුරු හෝ ආපදාවල දී ඔබට ප්‍රයෝගනවත් විය හැකි කරුණු කිහිපයක් පහත සඳහන් වේ.

- තිවස, පාසල, පිරිවෙන ආදී ස්ථානවල හඳුසි අවස්ථාවක දී හාවිතයට ගත හැකිවන සේ ප්‍රථමාධාර පෙවිටියක් පවත්වා ගැනීම
- ප්‍රථමාධාර පිළිබඳ දැනුම හා කුසලතාව ලබා සිටීම
- සිදුවිය හැකි ආපදා හා ගතහැකි ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳව කළින් දැනුවත්ව සිටීම
- විපතක දී සන්සුන්ව හා ඉවසීමෙන් එයට මූහුණ දිය යුතු අතර විත්තවේග පාලනය කර ගැනීම

- හදිසි විපත් සිදුවූ සේරානවල අනවකා ලෙස ගැටුසෙමින් හා නැරඹීමට යාමෙන් වැළකී සිටීම
- හැකි සැම අවස්ථාවකදී ම විපතට පත්වුවන්ට සහන සැලයීම සඳහා කටයුතු කිරීම

හදිසි විපත් හා ආපදාවන්ට ලක්වීම බේදෝනක අහියෝගයක් බවත් ඒවාට සාර්ථකව මුහුණ දීම සඳහා අප සතුව තිබිය යුතු නිපුණතා සංවර්ධනය කරගතයුතු බවත් දැන් ඔබට වැටහෙනු ඇත.

## අපවාර හා අපයෝගන

ලෝකයේ ඕනෑම රටක දියුණු මෙන්ම නොදියුණු සමාජවල ද ඔවුන් පිළිගත් සමාජ සම්මත පවතී. ඒවා ඔවුන් සාරධර්ම ලෙස සලකනු ලැබේ. මෙම සාරධර්ම ජාති, ආගම, ජ්වත්වන පරිසරය, ජනවර්ග වැනි සාධක මත රඳා පවතී.

මෙලෙස පිළිගත් සමාජ සාරධර්මවලට විරෝධීව ක්‍රියා කිරීම නැතහොත් සමාජ විරෝධී ක්‍රියාවල යෙදීම අපවාර ලෙස හඳුන්වනු ලැබේ.

මත්ද්‍රව්‍ය හාවිතය, හිංසාකාරී ලෙස අවී ආයුධ හාවිතය, සොරකම් කිරීම, ස්ත්‍රී දූෂණය, නීති විරෝධී ක්‍රියාවල යෙදීම, ලමා හා කාන්තා හිංසනය මෙන්ම සත්ත්ව හිංසාව ද අපවාරී ක්‍රියා සඳහා උදාහරණ වේ.

අපයෝගන යනු පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් වෙනත් අයෙකු හෝ කණ්ඩායමක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සමාජ විරෝධී ක්‍රියාවල යෙදීම් හෝ යෙදීමට පෙළඳවීම ලෙස හැඳින්විය හැකි ය.

ලමා මෙහෙකාර සේවයේ යෙදීවීම, ලමුන් රවවීම, මත්ද්‍රව්‍ය හාවිතයට පෙළඳවීම, සොරකම්, වංචා ආදි නීති විරෝධී ක්‍රියාවල දරුවන් යෙදීවීම, දරුවන් ලිංගික ක්‍රියාවලට පොළඳවා ගැනීම ආදිය අපයෝගන සඳහා උදාහරණ වේ.

## අපවාර නොශයෝජනවලට ගොදුරු වීමෙන් සිදුවිය හැකි හානි

- කායික හා මානසික පිඩාවන්ට ලක්වීම
- විවිධ රෝගාලාධ ඇතිවීම හා ලිංගාණිත රෝගවලට ගොදුරුවීම
- සමාජය කෙරෙහි වෛවරය ඇතිකර ගැනීමෙන් පසුකාලීනව අපවාරී පුද්ගලයෙකු වීම
- කාන්තාවන් හා ලමයින් හිංසනයට ලක්වීම
- අධ්‍යාපනයට බාධා ඇති වීම
- ජීවිත හානි සිදුවීම හා සිය දිවි තසා ගැනීමට පෙළඳීම

මෙපමණක් නොව තව බොහෝ හානි සිදුවිය හැකි අතර අපවාරී ක්‍රියා පැතිරියාමෙන් සමාජ සාරධර්ම පිරිහි යා හැකි ය.

## ලිංගික අතවර

ලිංගික අතවර සිදු කරන්නා අපවාරී ක්‍රියාවක යෙදෙන අතර එමගින් ඔහු එම ලිංගික අතවරයට ලක්වන්නාව අපයෝජනය කරයි.

බොහෝවේ කුඩා දරුවන් රවටා ලිංගික අතවරවලට ලක්කරන ලද පුවන් නීතර අසන්නට ලැබේ. දරුවන් ලිංගික අපවාරවලට යොදා ගැනීම අපයෝජනයක් වන අතර එය නීතියෙන් දැඩුවම් ලැබිය හැකි වරදකි.

දත්නා භූතාන මෙන්ම නොහූතාන පුද්ගලයින් විසින් ද විවිධ උපකුම යොදා ගනිමින් දරුවන් අපයෝජනවලට ලක්කරන බව ඔබ කුඩා කාලයේ පටන් දැනුවත්ව සිටීමෙන් එවැනි උපදෙශකින් මිදි සිටීමට බෙට හැකිවන අතර අන් අයට ද එම පිඩාවලින් මුදා ගැනීමට හැකියාව ලැබේ.

ලිංගික අපයෝජනවලින් මිදි සිටීම සඳහා ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් පහත සඳහන් වේ.

- තම මවිඡියන් හැර අන් සියලු දෙනා කෙරෙහි වඩා විශ්වාසය නොතැබිය යුතු අතර පාසල, පිරිවෙණ, උපකාරක පන්තිය ආදි ඔබ නීතර ගැවසෙන ස්ථාන සැම විටම සුරක්ෂිත ස්ථාන නොවන බව අවබෝධ කරගෙන කටයුතු කිරීම

- නිවසේ හෝ වෙනත් ස්ථානවල බොහෝ වේලා තතිව රඳී නොසිටීම
- හැකි සැමවිටම ඔබව සුරකින අයෙකු සමග කාලය ගත කිරීම
- නොහැරුනන පුද්ගලයින් සමග කරාබස් කිරීම හෝ ඇසුරට යාමෙන් දැනුම් මූල්‍යකිම
- ඔබ නොහැරුනන පුද්ගලයන්ට අවනත නොවීම සහ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම
- ආරක්ෂාකාරී නොවන ස්ථානයක දී වෙනත් අයෙකුගෙන් ඔබට සිදුවන අනවශ්‍ය බලපෑම් ප්‍රතික්ෂේප කිරීම හා ඒ පිළිබඳව වැඩිහිටියෙකුට දැනුම් දීම
- කිසිවෙකු විසින් අනවශ්‍ය ලෙස ගිරිරය ස්පර්ශ කිරීම ආදී ඔබ අපහසුතාවට පත්කරන හෝ ඔබ අකමැති වෙනත් දේ කිරීමට උත්සාහ දරයි නම් වහාම ඒ පිළිබඳ දෙමාපියන් හෝ ගුරුවරුන් දැනුවත් කිරීම
- කවර ස්ථානය දී හෝ එදිනෙදා සිදුවන ආගන්තක සිදුවීම් පිළිබඳව දිනපතාම පාහේ ඔබේ මධ්‍යපියන් හෝ වැඩිහිටියන් සමග කරා බස් කිරීම
- තැනට සුදුසු නුවණීන් හා උපකුම්පිලිව කටයුතු කිරීම
- ඇදුම්, පැලදුම් හා හැසිරීම විනිත ලෙස යොදා ගැනීම
- වැඩිහිටියන් නිවසේ නොමැති අවස්ථාවල අනවශ්‍ය අය නිවසට ගෙන්වා නොගැනීම හා ජ්‍යෙෂ්ඨ දුරකථන, සමාජ වෙබ් අඩවි ආදිය දෙමාපිය වැඩිහිටියන්ගේ අනු දැනුම් ඇතිව හාවිත කිරීම

සැම විටම අවබෝධයෙන් හා දැනුවත්ව සිටිමින් ඔබට සිදුවිය හැකි උපද්‍යෙන්ගෙන් මිදි සිටීමෙන් ඔබේ ජීවිතය සාර්ථක කර ගත හැකි ය.

## මද්‍යසාර, මත්දුව්‍ය හා දුම්වැටී හාවිතය

මත්වීම පිණිස පානය කරනු ලබන මද්‍යසාර, දුම්වැටී හා අනෙකුත් සියලුම මත්ව්‍ය ද්‍රව්‍ය මත්දුව්‍ය ලෙස සැලකේ.

ඒහු අවධියේ දී ඔබට මුහුණ පැමුට සිදුවන තවත් අභියෝගයක් ලෙස මෙම මත්දුව්‍ය හා දුම්වැටී සැලකිය හැකි අතර එහි ආදිනව ඔබ කළේතබා හොඳින් අවබෝධකාට සිටිමෙන් මත්දුව්‍යවලින් වැළකී සිටිමට ඔබට හැකියාව ලැබේ.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 6 - 10 දක්වා කාලය දරුවෙකුගේ ලමා විය ලෙස සලකනු ලැබේ. ලමා විය ඉක්මවීමෙන් පසු ඔහු නව යොවුන් වියට එළඹී.

නව යොවුන් වියේ දී සිදුවන කායික හා මානසික වෙනස්වීම් මත සම වයස් ක්‍රේඛ්‍යම් අතර කැපී පෙනීමට හා විරත්වය ඉස්මතු කාට පෙන්වීම සඳහා කරන ව්‍යාජ ප්‍රවාරකවලට රැවීමෙන් හා වැඩිහිටියන් අනුකරණය කිරීම නිසා ද බොහෝවිට දුම්වැටී, මත්දුව්‍ය හා මද්‍යසාරවලට ගොදුරු වෙති.

එනැම් මත්දුව්‍යයක ස්නායු පද්ධතියට ක්ෂේක බලපැමි එල්ල කරන රසායනික ද්‍රව්‍ය ඇතුළත් ය. එතනොල්, නිකොට් ඒ සඳහා උදාහරණ වේ.

### මත්දුව්‍ය හාවිතයෙන් සිදුවිය හැකි හානි

- ගාරීරික ක්‍රියාකාරීත්වය අඩුපණ වීම
- මානසික විකෘතිතා ඇතිවීම
- ගාරීර ඉන්දියයන් දුර්වල වීම සහ විවිධ රෝගාධවලට ලක්වීම
- සමාජ විරෝධී ක්‍රියාවන්ට පෙළිඳීම
- ලැඤ්ඡාව සහ බිය යන මානසික තත්ත්ව යටුපත්වීම නිසා ගැටුම්වලට පෙළිඳීම
- අපවාර හා අපයෝගනවලට පෙළිඳීම
- පවුල් පරිසරය බිඳ වැටීම
- අධ්‍යාපනය කඩාකප්පල් වීම
- සමාජයෙන් ප්‍රතික්ෂේප වීම හා සමාජ දෝෂී පුද්ගලයකු බවට පත්වීම
- අකාලයේ මරණයට ගොදුරුවීම

තවත් බොහෝ හානි ගෙනයෙන මෙම මත්ද්‍රව්‍යවලට යොමුවීම ඔබ අතියින්ම ප්‍රතික්ෂේප කළයුතු අතර ඔබේ මිතුරන් හා වෙනත් ඒ සඳහා යොමුවන්නන් ද එම උපද්‍රවවලින් මුදා ගැනීමට ඔබට දායක විය හැකි ය.

දිගුකලක් මුළුල්ලේ වැඩි වශයෙන් දුම් පානය කිරීම නිසා පෙණහලුවල පිළිකා ඇති වීමට ඉඩ තිබේ. දුම් පානය ද ඉතා පහසුවෙන් සිරිතක් වීමට ඉඩ ඇති (ඇබැහැවීම) ක්‍රියාවක් වන අතර එයට ඇබැහැවීමේන් තම ගැරියට අන්තරාදායක බව හා මුදල් නිකරුනේ නාස්ති වන බව දැන දැන ද ඉන් මිදීමට නොහැකි තත්ත්වයකට පත්වේ.

එහෙයින් සක්‍රිය දුම් පානය මගින් තමාගේන් අත්‍යිය දුම් පානය මගින් තමා අවට සිරින්නන්ගේන් සනීපාරක්ෂාවට තර්ජනයක් ගෙන දෙන මෙම අභියෝගය කුඩා කළ සිටම ආදිනව නොදින් දැන හැදින ගැනීමෙන් ඔබට සාර්ථකව ජයගත හැකි ය.

### **දුම්පානය නිසා සිදුවීය හැකි හානි**

- මූබ පිළිකා වැලදීමේ අවදානම ඉහළ යාම
- දිව, උගුර හා පෙණහලු ආග්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම වැඩි වීම
- සුළු අන්ධාවය ඇති වීම
- ලිංගික දුර්වලතා ඇති වීම
- අධි රුධිර පිඩිනය හා හඳුනාබාධ ඇති වීම
- පොදු ස්ථානවල දී එය සමාජ විරෝධී ක්‍රියාවක් වීම
- මුදල් නාස්ති වීම
- මූබයෙන් ආවේණික දුරශන්ධයක් තිකුත් වීම

### **මත්ද්‍රව්‍යවලින් වැළකීමට පොදුවේ ගත හැකි ක්‍රියාමාර්ග**

පළමා වියේ දී පටන් මත්ද්‍රව්‍ය, මද්‍යසාර හා දුම්වැටි හාවිතයට ඇබැහැවුවන් අත්විදින අනිෂ්ට විපාක පිළිබඳව සහ ඔවුන් සමාජය තුළ ගත කරන අසාර්ථක හා අත්ප්‍රතිමත් ජීවිත පිළිබඳව අවබෝධය ඇතිකරලීමට දෙමාවියන්, වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ද වගබලා ගත යුතු ය. දරුවන් වැරදි වර්යාවන්ට යොමු වීමට පෙර ඒවා වළක්වා ගැනීම පහසු වන අතර මත්ද්‍රව්‍යවලට ඇබැහැවුවන් ඉන් මුදවා ගැනීම ඉතා අපහසු ය.

මත්ද්වා හා එකයෙන් වැළකීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග වැදගත් වේ.


- මත්ද්වාවල ආදිනව හා ප්‍රතිච්චිපාක පිළිබඳව දැනුවත් බව හා අවබෝධය ඇති කර ගැනීම
- නීතිගරුක හා සමාජ හිතකාමී පුද්ගලයෙකු බවට පත්වීම
- යහපත් වරයා ඇතිකර ගැනීම
- මත්ද්වාවලට පොලඩ්වන විවිධ පෝස්ටර, ප්‍රවත්පත් දැන්වීම හා රැපවාහිනී දැන්වීම් ආදිය කෙරෙහි බුද්ධිමත්ව විමසා බැලීම
- මිතුරන්ගේ, සමවයස් කණ්ඩායම්වල හා වෙනත් වැඩිහිටියන්ගේ ඉල්ලීම මත හෝ තමාගේ අහිමතය පරිදි එක් වරක් හෝ මත්ද්වා අත්හදා නොබැලීමට වගබලා ගැනීම
- ක්‍රිඩා කිරීම, සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වල යෙදීම, වීර වරිත කරා කියවීම ආදියට යොමු වීමෙන් විවේකය අර්ථවත්ව ගත කිරීම
- මත්ද්වා හා එකය කරන්නන්ගේ ඇසුර ප්‍රතික්ෂේප කිරීම
- මත්ද්වාවලට යොමුවූවත් ඉන් මුදවා ගැනීමට කටයුතු කිරීම

සුළු ප්‍රමාණ වගයෙන් පානය කිරීමෙන් ආරම්භ වන මද්‍යසාර පානය කිරීමේ පුරුද්ද දිරස කාලයක් මුළුල්ලේ වැඩිපුර ගැනීමෙන් ඇඟිබැහිවීම නමැති තත්ත්වයකට පත්වීම සිදුවේ.

මද්‍යසාර ගැනීමේ උවදුර වන්නේ එය වැඩිපුර ගැනීමෙන් ලැඟ්පාව සහ බිය නොදැනෙන තත්ත්වයකට පත්වීම නිසා සමාජ විරෝධී ක්‍රියාවලට පෙළඳීම පමණක් නොව මද්‍යසාර නොගෙන සිටීමට නොහැකි මානසික වහල් හා වයකට පත්වීම (ඇඟිබැහි වීම) සිදුවීමයි.

පුද්ගලයා සහ සමාජයට ද හානි ගෙන දෙන මෙවැනි නිරර්ථක පුරුදු ඇති කර නොගැනීමට වග බලා ගැනීම ඔබ සතු වගකීමක් හා සුතුකමක් වන අතර මේ වන විට කිසිදු මත්ද්වායකට යොමු නොවී සිටින ඔබට මෙම මත්ද්වා අහියෝගය පහසුවෙන් ජයගත් හැකි ය.

මත්දවා හා දුම්පානය තිසා ගාරීරික ඉන්ඩියයන්ට සිදුවිය හැකි හානි 7.4 රුපයෙන් පෙන්නුම් කරයි.




රුපය 7.4 - මත්පැන් හා දුම්පානය තිසා සිදු වන හානි

## 7.2 විෂමාවාර හෙවත් වැරදි වර්යා

පුද්ගලයෙකුගේ සෞඛ්‍යය කෙරෙහි අයහපත් ලෙස බලපෑම් ඇතිකරවන පුරුදු සහ හැකිරීම් හෙවත් වර්යා විෂමාවාර ලෙස හැඳින්විය හැකි ය. දුෂ්පත්කම, තුළත්කම, වැඩිහිටියන්ගේ වැරදි ආදරු හා ගතාතුගතික මත ආදිය ද මෙම විෂමාවාර කෙරෙහි බලපානු ඇතේ.

පුද්ගලයෙකුගේ සෞඛ්‍ය කෙරෙහි බලපාන විෂමාවාර කිහිපයක් පහත සඳහන් වේ.



### වැරදි ආහාර පුරුදු

පුද්ගලයෙකුගේ සෞඛ්‍යය කෙරෙහි ප්‍රබල බලපෑමක් මෙම වැරදි ආහාර පුරුදු මගින් ඇති කරයි. නිසි පෝෂණය නොලැබේ යාම, විවිධ ලෙඛ රෝගවලට ගොදුරු වීම, පෝෂණය අපත් යාම මෙන්ම මුදල් තාස්තිය වැනි ප්‍රතිඵල ද මෙමගින් ඇතිවිය හැකි ය. ඒවා වළක්වා ගැනීම සඳහා සෞඛ්‍යරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතුය.



7. 5 රුපය - පෝෂණදායි ආහාර

වැරදි ආහාර පුරුදු කිහිපයක් පහත සඳහන් වේ.

- එකම පෝෂකය අධිංගු ආහාර පමණක් නිතර අනුහව කිරීම සෞඛ්‍යයට අහිතකර විය හැකි ය. (වේලෙන් වේල සහ දිනෙන් දින රුවිකත්වය අනුව වෙනස් කරමින් ආහාර ගැනීමෙන් විවිධ පෝෂණ උග්‍රතා අවම වේ.)
- සෞඛ්‍යයට හිතකර නොවන ආහාර නිරතුරුව, බහුලව ගැනීම (ලුණු, තෙල් හා අධික සීනි සහිත ආහාර)
- අපතා ආහාර සහ එක්ව නොගත යුතු ආහාර එක්ව ගැනීම
- අවේලාවහි තුළුදුසු ආහාර ගැනීම (රාත්‍රියට මේකිරි, තැකිලි වතුර, ශිෂ්‍ය කළ බීම වර්ග ආදිය)
- ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීම හා නිතර නිතර වැඩි වාර ගණනක් දිනකට ආහාර ගැනීම (ආහාර මාරුගයේ දුර්වලතා ඇති කරයි)
- ආහාර ගන්නා අතරතුර ජලය, පැණීබීම ආදිය පානය කිරීම
- වරක් පිසින ලද ආහාර ශිතකරණයේ තබා ගනීමින් නැවත නැවත ආහාරයට ගැනීම
- ආහාර ගැනීම, සැකසීම සිදු කිරීමේ දී සෞඛ්‍ය විද්‍යාත්මක පදනම් රහිත ගතානුගතික ආකළුප සහ වැරදි මත අනුගමනය කිරීම
- ආහාර තෝරාගැනීමේ දී ගුණයට වඩා රසය කෙරෙහි සැලකිලිමත් වීම




මහ දන්නා වැරදි ආහාර පුරුදු ලැයිස්තුවක් සකස් කර ඒ එක් එක් වැරදි පුරුදු නිවැරදි විය යුතු ආකාරය පැහැදිලි කරන්න.

### ශ්‍රීඩා සහ ව්‍යායාමයෙන් තොර වීම

එදිනෙදා කටයුතු නිසි ලෙස ඉටුකර ගැනීමට අවශ්‍ය ගාරීරික යෙළුම් සඳහාත් වැඩෙන වයසේ දරුවන්ගේ ගාරීරික වර්ධනය සඳහාත් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහාත් ශ්‍රීඩා සහ ව්‍යායාම අත්‍යවශ්‍ය වේ.

එහෙත් අප සමාජයේ බහුතරයක් ව්‍යායාම පිළිබඳ හොඳ අවධානයක් නොමැති බව පෙනේ. මෙය විෂමාවාරයක් ලෙස සැලකිය හැකි ය. සෞඛ්‍යවත් යහා පුරුද්දක් ලෙස ක්‍රිඩා හෝ ව්‍යායාමවල නොයෙදීම හෝ අලස වීම නිසා කායික, මානසික හා සමාජයේ ගැටලු ඇතිවිය හැකි ය. එනම්,

- දරා ගැනීමේ හැකියාව අඩු වීම
- මානසික සම්බරතාව නැති වීම
- ස්ථූලතාව ඇති වීම
- ගරීරයේ සමහර මස් පිළු එල්ලා වැටීම හා එමියට නෙරා ඒම
- සිරුර අවලක්ෂණ වීම
- ගාරීරික තම්බතාව අඩු වීම
- ඉක්මනින් වෙහෙස දැනීම හා පහසුවෙන් ලෙඩරෝගවලට ගොදුරු වීම යන මේවා ඉන් කිහිපයකි.



7.6 රුපය - විහාර තුමිය ඇමදීම

ආබාධිතයින්, රෝගීන් හා ගැඹීනි මව්වරුන් වැනි අයට ක්‍රිඩා සහ ව්‍යායාමවල තියැලීමට නොහැකි වන අතර, නිරෝගීමත්, එහෙත් අව්‍යුත් අය විසින් එදිනෙදා සිදුකරන ක්‍රියාකාරකම් අවබෝධයෙන් හා රිද්මයානුකූල වලන සේ සිදු කිරීමෙන් ව්‍යායාම මගින් ලැබෙන ප්‍රතිඵල ම ලැබිය හැකි ය.

### විවේකය අනිසි ලෙස ගත කිරීම

කායික හා මානසික නිරෝගී පැවැත්ම හා ප්‍රබෝධය සඳහා විවේකය අවශ්‍ය ය. එහෙත් විවේකය එලදායී ලෙස ගත කිරීම ප්‍රයෝගනවත් ය. නිදා ගැනීම, දුම්වැටි, මත්ද්‍රව්‍ය හාවිතය, අලසව සිටීම වැනි ක්‍රියා මගින් විවේකය ගත කිරීම තුපුණුසු ය.



7.7 රුපය - විවේකය  
එලදායී ලෙස ගත කිරීම

විවේකය නිසි ලෙස ගත කිරීම සඳහා මෙම ක්‍රියාකාරකම්වල යෙදිය හැකි ය.

- සරල ක්‍රිඩා හා ව්‍යායාමවල යෙදීම (කැරම් ගැසීම, වෙස් ක්‍රිඩාව වැනි)
- පොත්පත්, සගරා ආදිය කියවීම
- සතුවූ සාම්බියේ යෙදීම (මිතුරන්, පවුලේ අය සමග)
- එළිමහනේ සක්මන් කිරීම හා පරිසරය තැරැකීම
- වාරිකාවල යෙදීම හා සංවිධානය කිරීම
- ආගමික කටයුතුවල යෙදීම
- සෞන්දර්ය ක්‍රියාකාරකම්වල යෙදීම හා තැරැකීම
- සුළුසු පරිදි රුපවාහිනිය, විතුපටි ආදිය තැරැකීම

රුචිකත්වය අනුව කිසියම් විෂය ක්ෂේත්‍රයක් අධ්‍යයනය කිරීම වැනි ප්‍රයෝගන්හි හා තෘප්තිය ගෙනදෙන සරල ක්‍රියාකාරකමක යෙදෙමින් විවේකය එලදායී ලෙස ගත කිරීමට පුරුදු පුහුණු විය යුතුය.

### මත්ද්‍රව්‍යවලට ඇඟිලැහිවීම

මෙය සෞඛ්‍යයට අහිතකර විෂමාවාරයක් මෙන්ම අපවාරී ක්‍රියාවකි. ඒ පිළිබඳව පාරිසරික අහියෝගයක් ලෙස මිට පෙර මෙම පරිව්‍යේදී ද ඔබ උගෙන ඇති.

### වැරදි ඉරියව් හාවිතය

නිශ්චිත පිහිටීමක ගැරිය සම්බරව පිහිටුවා ගැනීම හෝ තබා ගන්නා ආකාරය ඉරියව් නම් වේ. හිස, කඩ, අත්, පා යන වලනය කළ හැකි සිරුරේ කොටස් මත සම්බර නොවන පිඩිනයක් ඇති නොවන සේ තබා ගැනීම මෙමගින් සිදු කෙරේ.

ගැරිය සම්බරව පවත්වාගත හැකි සැම පිහිටීමක හා ක්‍රියාවකට නිවැරදි ඉරියව් පවතී. හිදීම, සිවීම, ඇවේදීම, නිදා ගැනීම යන ප්‍රධාන ඉරියව් හැරුණු විට ඉරියව් මාරුවන ක්‍රියාකාරකම ද පවතී. එනම් බරක් එසවීම, තල්ලු කිරීම හෝ ඇදුගෙන යාම, පන්දුවට පහරදීම වැනි ඕනෑම අවස්ථාවක දී නිවැරදි ලෙස ඉරියව් මාරු කිරීම සිදු කළ යුතු ය. නිවැරදි ඉරියව් හාවිත නොකිරීමෙන්, බිම ඇද වැශීමෙන් අනුතුරට පත්වීම, සන්ධි හා පේෂි ආබාධ, කොඳ ඇට පෙළෙහි ආබාධ වැනි කායික ආබාධ හා පිඩා ඇති විය හැකි ය. සිරුරේ පෙනුම හා ගක්තිය වැඩිකර ගැනීම සඳහා නිරෝගී පැවැත්ම සඳහාත් අඩු වෙහෙසකින් වැඩිකර ගැනීම සඳහාත් නිවැරදි ඉරියව් උපකාරී වේ.

## දුසිරිත් හා වැරදි මත

ආදි කාලයේ පටන් පැවත එන සමහර ගතානුගතික සිරිත් විරිත් හා ඇතැම් පුරුදු (දුසිරිත්) තවමත් අප සමාජයේ පවතී. ආහාර ද්‍රව්‍ය තෝරා ගැනීම, පිළියෙළ කිරීම, ආහාර ගැනීම, ස්වස්ථාව හා සත්‍යාචාරක්ෂාව සලසා ගැනීම, වැඩිවියට පත් ගැහැණු දරුවන් පිළිබඳව, අලුත උපන් බිජිලු දරුවන් හඳා වඩා ගැනීම වැනි සම්ප්‍රදාය අනුගමනය කෙරෙන බොහෝ අවස්ථාවලදී මෙම සිරිත් විරිත් ක්‍රියාවට තැගේ.

සමහර සාම්ප්‍රදායික මත හා ආකල්ප තුතන සෞඛ්‍ය හා වෙවදා විද්‍යාත්මක දැනුම සමග නොසැසදෙන බැවින් ඒවායේ ප්‍රතිඵල කෙරෙහි සැලකිලිමත්ව අවධානය යොමු කිරීමෙන් මෙන්ම සමාජය ද දැනුවත් කිරීමෙන් මෙම විෂමාවාරයෙන් මිදිය හැකි ය.

පුද්ගලයින් තුළ දැකිය ගැනී දුසිරිත් කිහිපයක් පහත සඳහන් වේ.

- මත්ද්‍රව්‍ය හා දුම්වැටිවලට ඇඟිල්ඡිල්ම
- අලසව හෝ නිකරුනේ කාලය ගත කිරීම
- මුඛය හා තාසයෙහි ඇගිලි ගැසීම
- තැනෙ තැනෙ කෙල ගැසීම
- නියපොතු සැපීම
- දහවල් කාලයේ දී තිදා ගැනීම
- ගාරීරික අපද්‍රව්‍ය ජලයට හෝ විවෘත පරිසරයට මුදා හැරීම
- සාරධර්ම පිළිනොපැදිම හා අපවාරවලට පෙළසීම

සමාජයේ ඇතැම් පුද්ගලයන් දරන සම්ප්‍රදායික මත කිහිපයක් පහත සඳහන් වේ.

- අගහරුවාදා, සිකුරාදා වැනි සමහර දිනවල ස්නානය අගුණ බව සැලකීම
- සමහර දිනවල දී තෙල් සහ බැඳුම් ආහාර වැඩිවියට පත් ගැහැණු දරුවන්ට නොදීම

## පොද්ගලික හා පාරිසරික පවිත්‍රතාවය

සෞඛ්‍යාරක්ෂිත වත්පිළිවෙත් නොදැනීම හෝ නොසලකා හැරීම හේතුවෙන් පුද්ගලයින් විවිධ විෂමාවාරවලට යොමුවන බව අපි දනිමු. පොද්ගලික හා පාරිසරික පවිත්‍රතාව පිළිබඳ සැලකිලිමත් නොවීම ද යහපත් සෞඛ්‍ය කෙරෙහි බලපාන විෂමාවාරයකි.


පවිත්‍රතාව කෙරෙහි බලපාන සාධක කිහිපයක් පහත සඳහන් වේ.

- හෝතික පරිසරය
- වාතය සහ ජලය
- හිරු එළිය
- තම පටුල හා සමාජය

පොද්ගලික පිරිසිදුකම පවත්වා ගැනීම සඳහා පහත සඳහන් කරුණු වැදගත් වේ.

- දිනපතා නැම, ඇග සේදීම මගින් ගිරිරය පිරිසිදුව තබා ගැනීම
- දිනපතා දත් මැදීම සහ තියපොතු, හිසකෙස් ආදිය කොටට කැපීම
- ජ්වත්වන පරිසරයෙහි තිපදවෙන කුණු කසල හා අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම
- තම නිවස, කාමරය, පන්තිය ආදි වටපිටාව පවිත්‍රව පවත්වා ගැනීම
- හාවිතයට ගන්නා තුවා, ඇද ඇතිරිලි, කොටට, පිගන්, කේප්ප, හැඳි ආදිය පිරිසිදුව තබා ගැනීම
- තම වටපිටාවෙහි ජලය රැඳෙන ස්ථාන පිළිබඳව සැලකිලිමත් වීම

පොද්ගලික, සමාජයීය හා පාරිසරික පවිත්‍රතාවට බලපාන සාධක



## විෂමාවාර පිළිබඳ දේශීය ඉගෙන්වීම

අතිතයේ සිට පැවත එන දේශීය වෛද්‍ය ක්‍රම හා ආයුර්වේදය මත පදනම්ව පවතින සමාවාරයන්ට පටහැනිව සිදුවන වර්යා විෂමාවාර ලෙස මෙහි දී නම් කරනු ලැබේ.

දේශීය වෛද්‍ය සංකල්ප මත ගොඩනැගුණු සමාවාර කිහිපයක් පහත සඳහන් වේ.

- බහ්ම මූහුර්ථයෙහි (අභියම 4.30 ත් 5.15 ත් අතර) අවදිවීම
- මූහුණ කට, අත්පා, පිරිසිදු කර ගැනීම සහ අවශ්‍යතාව පරිදි මලුමුන බැහැර කිරීම
- කැඳ වර්යායක් (ලුණු කැඳ, කොල කැඳ, කිරි කැඳ ආදිය) හෝ තම්බා පෙරා ගත් දේශීය මාශයිය පාන වර්යායක් (ඉරමුසු, බෙලිමල්, රණවරා මල් ආදිය) පානය කිරීම
- එළිමහනේ සක්මන් කිරීම, පරිසරය පිරිසිදු කිරීම (අතුගැම) වැනි සරල ව්‍යායාමවල යෙදීම (මෙමගින් පිරිසිදු වාතාග්‍රය ලැබීම මෙන්ම කායික ප්‍රෙබ්ධය ද ඇතිවේ.)
- පෙරවරු කාලය තුළ ස්නානය කිරීම
- ආහාර ගැනීමන් පසුව ස්නානය තොකිරීම
- මාශයිය ගාකවල මුල්, මල්, පොත (වෙනිවැල්ගැට, කහ, ලුණුවිල) ආදිය
- තම්බා පෙරා ගත් ජලය යොදා ඇශ්‍රම් සෝදා පිරිසිදු කිරීම (මේ වෙනුවට වර්තමානයේ විෂ්විෂනාගක සඛන් වර්ග හාවිත කෙරේ.)
- මාශයිය ගාකවල මුල්, මල්, පත්‍ර ආදිය අතුරන ලද යහනක ගතට පහසුව දැනෙන සේ පැය අටක් පමණ නිදා ගැනීම
- දහවල නිදා තොගැනීම හා රාත්‍රියෙහි නිදි වර්ෂීත තොවීම
- කුසගිනි දැනෙන විට පමණක් ආහාර ගැනීම හා පසුව මධ්‍යක් ජලය පානය කිරීම
- කුසගිනි සමනය වන ප්‍රමාණයට ආහාර ගැනීම
- වා, පිත්, සෙම යන තුන් දොස්වල ප්‍රකාශීත තත්ත්ව අනුව සුදුසු ආහාර විහරණ පිළිපැදිම

මෙපරිදී ම තවත් බොහෝ දේශීයව හා පාරම්පරිකව පැවත එන සෞඛ්‍ය හා සඳාවාර පිළිබඳව අනුගමනය කරනු ලබන වර්යාවන් ඔබ කොතෙකත් දැක ඇතේ. ඒවා විමසිලිමත්ව අනුගමනය කිරීමන් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කරගත හැකි ය.

## 7.3 සෞඛ්‍ය සංරක්ෂණ විධි

සෞඛ්‍ය සංරක්ෂණය යනු සෞඛ්‍ය රෙක ගැනීමයි. නිරෝගීකම යහපත්ව පවත්වා ගැනීමටත් එය වඩ වඩාත් උසස් තත්ත්වයකට පත්කර ගැනීමටත් උපකාරී වන ක්‍රමෝපාය හා සැලසුම් සෞඛ්‍ය සංරක්ෂණ විධි ලෙස හැඳින්වේ.

එහෙත් වර්තමාන ක්‍රමෝපාය සැලසුම්කරණයේදී සෞඛ්‍ය සංරක්ෂණය යන්න වඩාත් පූජ්‍ය ලෙස “සෞඛ්‍ය ප්‍රවර්ධනය” ලෙස හඳුන්වනු ලැබේ.

ආකික ජන සමාජය තුළ කාලාන්තරයක් මූල්‍යීල්ලේ පැවත ආ දේශීය සෞඛ්‍ය සංරක්ෂණ කුම මෙන්ම තුළතන බවහිර වෙවදා විද්‍යාත්මක දැනුම මත පදනම් වූ බවහිර ක්‍රමෝපායයන් ද සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ප්‍රයෝගනවත් වේ.

### සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ දේශීය ඉගැන්වීම්

බවහිර වෙවදා විද්‍යාත්මක දැනුම, පරීක්ෂණ, නිරික්ෂණ හා නිගමන (විද්‍යාත්මක ක්‍රමය) මත පදනම් වුව ද දේශීය වෙවදා කුම බොහෝවේ පාරම්පරික වට්ටෝරු හා අත්දැකීම් මත පදනම්ව පවතී. එමෙන් ම ඒවා දීර්ශ කාලයක් මූල්‍යීල්ලේ අව්‍යව්‍යිත්තාව පැවත එන ඒවා වන අතර බොහෝවේ සමහර ඉගැන්වීම් සඳහා විද්‍යාත්මක හේතු දැක්වීම අපහසු ය (නිදසුන් ලෙස අගහරුවාදා හා සිකුරාදා යන දෙදින තුළ භුමදාන, ආදාහන කටයුතු සිදු නොකිරීම). එහෙත් ඒවා අනුගමනය කළ අපේ පැරණි සමාජය නිරෝගීව දීර්ශායුෂ්‍ය වළඳා ඇති බව පෙනේ.



සෞඛ්‍ය සංරක්ෂණ විධි පිළිබඳ දේශීය කුම මගින් ඉදිරිපත් කර ඇති සැලසුම් පිළිබඳ තොරතුරු රස් කරන්න. පන්ති කාමරයේදී එම තොරතුරු සාකච්ඡා කරන්න.

මිනිසුන්ට පමණක් නොව සත්ත්වයින්ට පවා සැප සුවපත් වීම පිණිස දේශීය සම්ප්‍රදාය තුළ සෞඛ්‍ය සංරක්ෂණ වත්පිළිවෙත් බොහෝ ප්‍රමාණයක් අඩංගු ය. ඒවා පිළිබඳ ගුරුවරුන් හා වැඩිහිටියන් සමග සාකච්ඡා කිරීමෙන් ඔබට දැනුම ලබා ගත හැකි ය.

## සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ බටහිර ක්‍රමෝපාය

රජයේ හාරඩුර වගකීමක් ලෙස සලකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රමෝපාය සැලසුම් කරනු ලැබේ. මෙහි දී පුද්ගලයා, ප්‍රවුල, පාසල, වැඩපොල, සමාජය ආදී ප්‍රජාවහි සැම ඒකකයක් ම ඉලක්ක කොට, සමස්ත සමාජයේ ම කායික, මානසික හා සමාජයේ සෞඛ්‍ය මට්ටම ප්‍රවර්ධනය කිරීම සඳහා ලෙඩරෝග හෝ ඒවාට කරනු ලබන ප්‍රතිකාර ලෙස නොසලකා පොදුවේ ප්‍රතිපත්ති සැලසුම් කොට ක්‍රියාවට න්‍යා වනු ලබයි.

මෙහි දී සමස්ත සමාජයේ ම සෞඛ්‍යයට අනිතකර ලෙස බලපාන සාධක හැකිතාක් පාලනය කිරීමත් සෞඛ්‍ය තත්ත්ව න්‍යාලිමට ඉවහල් වන සාධකවල පැවැත්ම වැඩිදියුණු කර ගැනීමත් කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.

සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රමෝපායයන් පහත සඳහන් තේමා යටතේ සැලසුම් කරනු ලැබේ.

- ලෙඩරෝග වැළඳීමට කළින් ඒ සඳහා බලපාන සාධක පාලනය කර ගැනීම සහ පෝෂණය ඉහළ මට්ටමක පවත්වා ගැනීම
- කාරිරික ක්‍රියාකාරකම්, ක්‍රිඩා හා ව්‍යායාමවල යෙදීම හා සක්‍රීය ලෙස ජීවිත පවත්වා ගැනීමට යොමු කිරීම. (මෙහි දී දරුවන් අවම වශයෙන් දිනකට පැයක් බැඟින් සතියකට දින පහක් සහ වැඩිහිටියන් දිනකට පැය 1/2 බැඟින් සතියට දින පහක් වත් කායික ක්‍රියාකාරකමවල යෙදීම)
- දුම්බීම හා මත්දුව්‍ය හාවිතයෙන් වැළකීම
- බෝ නොවන රෝග වැළඳීම වළක්වා ගැනීම සඳහා පෝෂණ මට්ටම ඉහළ නැංවීම, ක්‍රිඩා සහ ව්‍යායාමවලට යොමු කිරීම හා මත්දුව්‍ය උච්චර පාලනය කිරීම මෙන්ම බෝවන රෝග වැළක්වීම සඳහා ප්‍රතික්තිකරණය නිසි ලෙස යොදා ගැනීම
- පාරිසරික සාධකවල බලපැළුම අවම කර ගැනීම සඳහා පරිසරය පිරිසිදුව පවත්වා ගැනීම සහ විධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම

මෙම සෞඛ්‍ය සංරක්ෂණ තේමාවලට අනුව පුද්ගල සෞඛ්‍ය මට්ටම ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය වන පුද්ගල වර්යා හැඩගස්වා ගැනීමේ දී ඒ සඳහා බාහිර සාධකවල අවශ්‍යතාව පැණ තේ.

### සෞඛ්‍ය ප්‍රවර්ධනයට බලපාන සාධක

- මානව සම්පත් (වෛද්‍යවරුන්, හෙදියන්, කාර්ය මණ්ඩලය ආදිය)
- හෝතික සම්පත් (රෝහල්, ඔඟඩ, උපකරණ, මුදල් ආදිය)
- සෞඛ්‍යයට හිතකර පරිසරය

මෙම සියලු අවශ්‍යතා පදනම් කර ගනිමින් සෞඛ්‍යය ප්‍රවර්ධන මූලධර්ම ලෙස ප්‍රධාන තේමා පහක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දෙනු ලැබේය.

### සෞඛ්‍ය ප්‍රවර්ධන මූලධර්ම

#### 1. සෞඛ්‍යයට හිතකර ප්‍රතිපත්ති ඇතිකර ගැනීම

සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීම සඳහා ක්‍රියාවට තැගීය යුතු උපක්‍රම හා ක්‍රියාමාර්ග සැලසුම් කිරීම මෙමගින් සිදු කෙරේ.

#### 2. සහයෝගීතා පරිසරයක් බිජි කිරීම

බාහිර සාධකවල දායකත්වය ලබා ගැනීම මෙමගින් සිදු කෙරේ.

#### 3. ප්‍රජා සහභාගිත්වය සවිමත් කිරීම

ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට තැගීම සඳහා ප්‍රජාව පෙළුඩ්වීම මෙමගින් සිදු කෙරේ. ප්‍රජා සහභාගිත්වයෙන් සිදුකරන සෞඛ්‍ය කෙරෙහි බලපාන ගුමදාන, අපද්‍රව්‍ය කළමනාකරණය ආදි කාර්ය සඳහා සක්‍රීය ලෙස දායක කර ගනී.

#### 4. තම හැකියා හා කුසලතා වැඩිදියුණු කිරීම

උසස් ජ්‍වන මට්ටමක් ලගාකර දීම සහ එලදායී ලෙස විවේකය ගත කිරීම මෙහි දී අපේක්ෂා කෙරේ.

## 5. සෞඛ්‍ය සේවා ප්‍රතිසංචිතාතය කිරීම

පුජාවට අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් උසස් මට්ටමකින් සැපයීම මෙහි දී අපේක්ෂා කෙරේ. වෙබුදා සායන පැවැත්වීම, පාසල් දරුවන්ගේ රෝගාබාධ හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය සේවා සැපයීම, ග්‍රාමීය පුදේශවලට සෞඛ්‍ය පහසුකම් ගෙන යාම, රෝහල් ඉදිකිරීම ආදිය මේ සඳහා නිදිසුන් කිහිපයකි.

රටක සෞඛ්‍ය සම්පන්න මානව සම්පතක් ගොඩනැගීම සඳහා එහි දිනු පුජාව තුළක්ක නොව සෞඛ්‍ය ප්‍රවර්ධන ක්‍රියාමාර්ග දියත් කළ හැකි ය. එමගින් දිනුයින් හරහා සමාජය (තම පවුල) වෙත එම සෞඛ්‍ය පණීවිඩ හා ක්‍රියාමාර්ග ගෙන යා හැකි අතර නිරෝගීමත් ජාතියක් ගොඩනැගීමේ දී මූල්‍ය පුරුෂ ලෙස දිනු පුජාව සවිමත් ලෙස සකස් කළ හැකි ය.

### දිනු පුජාව තුළ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග

- සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ නිසි දැනුමක් විධීමත්ව ලබා දීම
- පිරිසිදු, නැවුම් හා උසස් පෝෂණයෙන් යුත් ආහාරපාන ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම (දෙමාපියත් දැනුවත් කිරීම, පාසල් ආපනගාලාව විධීමත් කිරීම, පාසල මගින් පෝෂ්‍යදායක ආහාර වේළක් සැපයීම)
- පිරිසිදු පානීය ජලය සැපයීම
- අනතුරු හා ආපදාවන්ගෙන් තොර සුරක්ෂිත පාසල් පරිසරයක් සැකසීම
- පාසල් සෞඛ්‍ය සායන පැවැත්වීම, දන්ත වෙබුදා සේවාව, ප්‍රතිඵල්‍යකරණ එන්නත් ලබා දීම වැනි වෙබුදා සේවා සැපයීම මගින් අවම වශයෙන් වයස අවුරුදු 12 දක්වා වූ සියලු සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම
- පාසල් කාලය තුළ නිවැරදි ඉරියව් හාවිතයට හැකිවන සේ දිනුයන්ගේ පුවු, මෙස හා කළලැලිවල උස මට්ටම සැකසීම
- සෞඛ්‍ය ප්‍රවර්ධනයට හිතකර පරිසරයක් ගොඩනැගීම

## සෞඛ්‍ය ප්‍රවර්ධනය කෙරෙහි පරිසරයේ බලපෑම

පුද්ගලයෙකුගේ හෝ සමාජයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා හොතික පරිසරය, මානසික පරිසරය මෙන්ම සමාජයේ පරිසරය ද බලපානු ඇත

### 7.1 වගුව - සෞඛ්‍ය ප්‍රවර්ධන කෙරෙහි හොතික, මානසික හා සමාජයේ පරිසරයේ බලපෑම

හොතික පරිසරය	මානසික පරිසරය	සමාජයේ පරිසරය
පිරිසිදු නැවුම් ආහාරපාන, පිරිසිදු ජලය හා වාතය	අහිමානවත්ව ජ්වත් වීමට අවශ්‍ය ආදරය, රැකවරණය හා විවේකය	සමානාත්මකාව හා සැමගේ දායකත්වය ලබා ගැනීම
සනීපාරක්ෂක පහසුකම්	හිංසනයෙන් හා පිබනයෙන් තොරවීම	සාමූහික තීරණ ගැනීම හා කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරීම
අපදුවා බැහැර කිරීමේ මධ්‍යස්ථාන හා කුම	නීතිය මගින් සැමට එක සේ සැලකීම	අනෙක්නා සම්බන්ධතා පැවැත්වීම හා මිතුදිලි බව
ක්‍රිඩා පිටි, එළිමහන් විවේකාගාර හා ප්‍රමාණවත් ඉඩකඩ	ගැටලු තිරාකරණයට අවශ්‍ය උපදේශන සේවා හා මිතු සංවිධාන	බාලයින් සහ වැඩිහිටියන් සුරක්ෂිත කිරීම
නිස්කල්ක, පිරිසිදු වටපිටාව හා අනතුරු රහිත පරිසරය	මානසික ආතතියෙන් තොර පරිසරය	විවිධ සමාජයේ ක්‍රියාකාරකම් සඳහා සම්ති සමාගම් ඇති කිරීම

### සෞඛ්‍ය ප්‍රවර්ධනයට ගෙන ඇති ක්‍රියාමාර්ග

අප රටෙහි ගිෂා ප්‍රජාව තුළ හා ජන සමාජයේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් රජය විසින් සැලසුම් කොට ක්‍රියාත්මක කෙරේ. ඒ පිළිබඳව 7.2 වගුවෙහි සඳහන් වේ.

**7.2 වගව - දිජ්‍යා ප්‍රජාව හා ජන සමාජයේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය සඳහා රජය  
සැලසුම් කළ වැඩසටහන්**

දිජ්‍යා ප්‍රජාව සඳහා	ජන සමාජය සඳහා
පාසල් ආපනාගාලා නිරතුරුව අධික්ෂණය කිරීම හා සෞඛ්‍ය උපදෙස් ලබාදීම	සෞඛ්‍ය පහසුකම් ගමින් ගමට ගෙනයාම සඳහා ග්‍රාමීය රෝහල් හා සෞඛ්‍ය සායන පිහිටුවීම
පාසැල් පාදක සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම	මහජන සෞඛ්‍ය පරික්ෂක හා පාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මගින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සැපයීම
කාරීරික ක්‍රියාකාරකම් සඳහා කාල්වීමේද දෙකක් හා එක් දිජ්‍යායෙක් අවම වශයෙන් ක්‍රිඩා දෙකකටත් යෙදීම අනිවාර්ය කිරීම	පිස්සු බලු රෝගය, බරවා රෝගය ආදි රෝග සඳහා සතුන් එන්නත් කිරීම, රුධිර සාම්පූල පරික්ෂා කිරීම හා සමාජය දැනුවත් කිරීම හා ප්‍රතිකාරවලට යොමු කිරීම
හඳුනාගත් ආබාධ හා දුර්වලතා සඳහා ප්‍රතිකාර ලබාදීම හා සායන වෙත යොමු කිරීම	දැනුවත් කිරීම හා ප්‍රතිකාරවලට යොමු කිරීම
මාර්ගෝපදේශන හා උපදේශන සේවා සැපයීම	පවුල් සෞඛ්‍ය සේවා නිවෙස් වෙතම සැපයීම
සෞඛ්‍ය අධ්‍යාපනය විෂයයක් ලෙස ලබා දීම	අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම
පාසැල් සෞඛ්‍ය සායන පැවැත්වීම	ඡළය බැස යාම සඳහා කානු පද්ධති ඉදිකිරීම
වාර්තා විතුපට, පෙශ්සේර්, අන්පත්‍රිකා ආදිය මගින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය පණිවුඩ ලබා දීම	වසංගත රෝග මරුදාන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම
නිල ඇශ්‍රම සැපයීම හා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම	උාන පෝෂණ දරුවන් හා මවිවරුන් සඳහා ත්‍රිපෝෂ්‍ය, වියලි ආහාර ද්‍රව්‍ය ආදිය සැපයීම
පාසැල් මට්ටමින් දරුවන්ට ප්‍රතික්තිකරණ එන්නත් ලබාදීම	ආයුර්වේද වෙද්‍ය සායන හා ආයුර්වේද රෝහල් ග්‍රාමීය මට්ටමින් පිහිටුවීම

## 7.4 යහපත් පුරුදු ඇතිකර ගැනීම

පුද්ගලයෙකු තමාගේ සහ සමාජයේ යහපතැත්ම උදෙසා යහපත් පුරුදු පුහුණු ඇති කරගත යුතු මෙන්ම ජීවිතයට අදාළ ජීවන නිපුණතා ද ගොඩනගා ගත යුතු ය. යහපත් පුරුදු ඇතිකර ගැනීමෙන්, නිරෝගී බව, සැපවත් බව හා දිර්සායුෂ ද ලැබිය හැකි අතර එමගින් තාප්තිමත් හා සාර්ථක ජීවිත ගත කළ හැකි ය.

එවැනි යහපත් පුරුදු කිහිපයක් පහත සඳහන් වේ.

- අභියම අවධිවීම
- වැසිකිලි යාමෙන් පසු පිරිසිදු වීම හා වැසිකිලි පිරිසිදුව තබා ගැනීම
- දත් මැදීම, මුහුණ සේදීම හා ස්නානය කිරීම (ශරීරය පිරිසිදු කිරීම)
- මත්ද්‍රව්‍ය, දුම්වැටි හා බුලත් සැපීමෙන් වැළකී සිටීම
- ව්‍යායාමවල යෙදීම හෝ සක්‍රීය ලෙස ජීවිතය පවත්වා ගැනීම
- ආගමික වතාවත්වල යෙදීමෙන් මානසික සැහැල්ල බව ඇතිකර ගැනීම
- පරිහරණය කරන හා ගැඹුම් පැලැලුම් පිරිසිදුව තබා ගැනීම
- තැබුම්, ස්වාභාවික හා පෝෂ්‍යදායී ආහාරවලට යොමුවීම
- ප්‍රමාණවත් තින්ද මගින් ගත හා සිත ප්‍රබෝධමත් කර ගැනීම
- ඇවතුම් පැවතුම් යහපත්ව පවත්වා ගැනීම
- වැරදි ලිංගික වර්යාවන්ගෙන් වැළකීම

සොඡබු සම්පන්න ජීවිත ගත කිරීම සඳහා කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික නිරෝගීනාවය අත්‍යවශ්‍ය බව අපි දනිමු. ඒ සඳහා කායික ව්‍යායාම, ඇතැම් යෝගී ක්‍රම, ක්‍රිඩා යනාදියත් මානසික ව්‍යායාම, හාවනා ක්‍රම යනාදියත් ඉවහල් කරගත හැකි ය.

## කායික ව්‍යායාම

නිශ්චිත ඉරියවිවක සිට සිදුකරනු ලබන රද්මික වලන මගින් ගේරයේ විවිධ අංගයන්ගේ අස්ථී, සන්ධි හා මාංඟ පේශී ක්‍රියාවට නැගීම ව්‍යායාමයයි. මෙහි දී එකම රද්මික වලනය කිහිප වාරයක් නැවත තැබුව සිදු කරනු ලබයි. මෙම ව්‍යායාම පිරිසිදු වාකාගුරු සහිත එළිමහන් පරිසරයක සිදු කිරීම ඉතාම උවිත ය. කායික ව්‍යායාම සිදු කිරීම සඳහා හිමිදිරිය යොදා ගැනීමෙන් වැඩි කායික හා මානසික ප්‍රබෝධයක් අත්කර ගත හැකි ය.

නිශ්චල ඉරියවිවක අත් පා වලන සිදු කිරීම, කල් බැඳීම, කඩිසරව ඇවේදීම, බයිසිකල් පැදීම, පිහිතීම, හැලුමේ දිවීම, සෙමෙන් දිවීම යනාදිය නිතර සිදුකළ හැකි ව්‍යායාම කිහිපයකි. එල්ලේ, ක්‍රිකට්, වොලිබෝල්, තෙව්බෝල් සහ සමඟ ජනත්වාවල යෙදීමෙන් ද අපට ව්‍යායාම ලබාගත හැකි ය.

ගැහුරින් හා වේගවත්ව ග්‍ර්යාසනය සිදු කරමින් නිශ්චිත පරිසරයක වඩාත් සක්‍රිය ලෙස සිදු කරනු ලබන මෙම ක්‍රිඩා ස්වායු ව්‍යායාම ලෙස ද, ගැහුරු හා වේගවත් ග්‍ර්යාසනයක් අවශ්‍ය නොවන කැරමි ගැසීම, වෙස් ක්‍රිඩා ආදි සංස්ක්‍රීත හිඳිමින් සිදු කරන ක්‍රිඩා නිරවායු ව්‍යායාම ලෙස ද හැඳින්වේ.

ක්‍රිඩා හා ව්‍යායාමවල යෙදීමෙන් අපට ලබාගත හැකි කායික, මානසික හා සමාජයේ ප්‍රයෝගන කිහිපයක් 7.3 වගුවෙහි සඳහන් වේ.

### 7.3 වගුව

කායික ප්‍රයෝගන	මානසික හා සමාජයේ ප්‍රයෝගන
මාංග ජේඩි හා සන්ධි නිසි ලෙස ක්‍රියාත්මක වීම හා ගක්තිමත් වීම	සමාජයිලි බව වර්ධනය වීම
අස්ථී පද්ධතිය ගක්තිමත් වීම	සතුට හා තැප්තිය ලැබිය හැකි වීම
ගැහුරු හා වේගවත් ග්‍ර්යාසන ක්‍රියාවලිය නිසා ග්‍ර්යාසන පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිවීම	මානසික සම්බරනාව ඇති කිරීම
රුධිර සංසරණය කාර්යක්ෂම වීම	නීතිගරුක බව හා විනයගරුක බව වැඩි දියුණු වීම
ගේරිරයේ තැන්පත් වන මේද ගබඩා දහනය වීම	සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව වැඩිදියුණු වීම
දහඩිය මගින් ගේරිරයේ නිපදවෙන අපද්‍රව්‍ය පිටවීම කාර්යක්ෂම වීම	ඉවසීමේ ගුණය වර්ධනය වීම
යහපත් පොරුෂ්‍යත්ව ගුණාංග වර්ධනය වීම හා ලාක්ෂණික හැඩියක් ඇති වීම	නායකත්ව ලක්ෂණ වැඩිදියුණු වීම
දරා ගැනීමේ හැකියාව වර්ධනය වීම	අහියෝගවලට මුහුණ දීමේ මානසික ගක්තිය වැඩිදියුණු වීම
එදිනෙදා වැඩිකටයුතුවල කාර්යක්ෂමතාව වැඩි වීම	සදාවාර සම්පන්න බව වැඩිදියුණු වීම
කායික නිරෝගී බව ආරක්ෂා වීම	ප්‍රයෝගමත් මානසිකත්වය හා විත්තවේග සම්බර කර ගැනීමට පහසු වීම

## යෝගී ව්‍යායාම

ඉන්දියානු සම්හවයක් සහිත නින්දු දරුණුනය තුළ ඉගැන්වෙන පුද්ගලයාගේ කායික, මානසික හා ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ඉවහල් වන ව්‍යායාම පද්ධතියක් යෝගී ලෙස හැඳින්වේ.

යෝගී ව්‍යායාමවල දී “ධ්‍යාන” යනුවෙන් හඳුන්වනු ලබන ග්‍රෑසන ත්‍රියාවලිය පාලනය කිරීමේ ක්‍රමත් “ආසන” ලෙස හඳුන්වනු ලබන විවිධ ඉරියව් තුළ ගැටුරය පාලනය කිරීම හෙවත් සම්බර කිරීමේ ක්‍රමත් උගන්වනු ලැබේ.

නිශ්චිත කාලසීමාවක් තුළ ගැටුරයේ සන්ධි, අස්ථී, මාංශ ජේංඩි හා අවයව මත ආතතිය හෝ පිළිනය යෙදෙන පරිදි ගාරීරික ඉරියව් පැවැත්වීම මෙම ආසනවල දී සිදු කරයි.

### යෝගී ව්‍යායාම මගින් අත්කරණ හැකි වාසි

- කායික ගක්තිමත්හාවය වැඩිදියුණු වීම
- මාංශ ජේංඩි වර්ධනයට ඉවහල වීම
- අස්ථී සවිමත් එම හා සන්ධිවල ත්‍රියාකාරිත්වය වර්ධනය වීම
- ආධ්‍යාත්මික ගණාංග වර්ධනය වීම
- මානසික එකාග්‍රතාව වර්ධනය වීම
- අවයව, ගුන්ලී, පටක වෙත රැඳිරය සැපයීම කාර්යක්ෂම වීම
- හඳුයේ ත්‍රියාකාරිත්වය කෙරෙහි යහපත් බලපෑම ඇති කිරීම
- ගැටුරයේ තම්බගිලි බව වර්ධනය වීම
- කායික හා මානසික දරා ගැනීමේ හැකියා වර්ධනය වීම



7.8 රුපය - යෝගී ව්‍යායාම

යෝගී ව්‍යායාම යනු ආගමක් නොවන අතර එය නිරෝගීව ජ්‍වත්වීමේ මාර්ගය පෙන්වාදෙන දරුණුනයකි.

## මානසික ව්‍යායාම

කායික නිරෝගීභාවය පවත්වා ගැනීම සඳහා කායික ව්‍යායාම අවශ්‍ය වන සේම නිරෝගී මනසක් පවත්වා ගැනීම සඳහා මානසික ව්‍යායාම ද අත්‍යවශ්‍ය වේ.

දුක්, සතුට, තෙශ්ධය වැනි විවිධ හැඟීම් හා වින්තලේගවලට හොඳින් මුහුණ දීම, වින්තනයේ යෙදීම, තරුක විතරුක තැංකීම, ගැටලු විසඳීම වැනි සියලු මානසික ක්‍රියාකාරකම් හොඳින් සිදු කිරීමට ඇති හැකියාව මානසික ගක්තිය ලෙස නම් කළ හැකි ය. මෙවැනි ගක්තිමත් මානසිකත්වයක් ඇති අය තුළ මානසික යෝගාතාව ඇතැයි කියනු ලැබේ.

මනස හා මානසික ගක්තිය නිවැරදි ඉලක්ක කරා වර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රියාකාරකම් යොදා ගත හැකි ය. ඒවා මානසික ව්‍යායාම ලෙස හැඳින්වේ.

මිනැම අවස්ථාවකට හොඳින් මුහුණදීමටත් බුද්ධිමත් තීරණ ගැනීමටත් අවශ්‍ය වන මෙම මානසික ගක්තිය වෙස් ක්‍රිබාව, දාම් ඇදීම, හාවනා, යෝගී ව්‍යායාම වැනි ක්‍රියාකාරකම් මගින් දියුණු කරගත හැකි ය.

ක්‍රිබා හා වෙනත් ක්‍රියාකාරකම් තුළින් දියුණු කරගත හැකි මානසික ගුණාංශ කිහිපයක් පහත දැක්වේ.


- වින්තන හැකියාව පූළුල් වීම (තරුකානුකුල වින්තනය, නිරමාණන්මක වින්තනය හා විවේචනාන්මක වින්තනය)
- ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය (ගණිත විෂයය හැදැරීම, විවිධ මානසික ක්‍රියාකාරකම්වල යෙදීම)
- වින්තලේ සම්බර කර ගැනීම
- අව්‍යාජ බව හා අවංක බව වර්ධනය කර ගැනීම
- මානසික ආතනියට සාර්ථකව මුහුණ දීම
- අහියෝගවලට සාර්ථකව මුහුණ දීමේ හැකියාව
- අවලෝදහමෙහි තොසැලි සිටීමේ හැකියාව (ලාභ, අලාභ, යස, අයස්, නින්දා, ප්‍රශ්නය, සැප, දුක්)
- විද්‍යාන්මක හැකියා වර්ධනය
- සාධාරණත්වය උදෙසා කටයුතු කිරීම
- ස්ථාවර බව ගොඩ තැංකීම

සෞඛ්‍ය යන්න අරථගත්වා ඇති පරිදි කාසික, මානසික, සමාජයේ හා ආධ්‍යාත්මක යන සාධක සියල්ලෙහි ම යහපැවැත්ම පුරුණ සෞඛ්‍ය බව දැක්වේ. මේ සාධක සියල්ල ම එකිනෙක හා බැඳී පවතින අතර ඉන් එකක හෝ සිදුවන අසමතුලිතතාව මගින් යහපත් සෞඛ්‍ය බිඳ වැවේ.

අසමතුලිත මානසික තත්ත්ව හා විකෘති මානසික ස්වභාව මානසික රෝග ලෙස සැළකේ.

මානසික ව්‍යායාම හා ක්‍රියාකාරකම් කිහිපයක් පහත සඳහන් වේ.

- හාවනා කිරීම
- මනස වෙහෙස වන ක්‍රිඩා (වෙස්, දාම්)
- පුරුණ ජන ක්‍රිඩා (පංච දැමීම, වඩු ගැටය, මගුල් පරක්කුව, රෝද කට්ටලය)
- ගණීත ගැටලු විසඳීම
- තර්ක විතර්ක ගොඩනැගීම
- වනපොත් කිරීම
- ගැටලු සහිත ප්‍රායෝගික අවස්ථාවන්ට මුහුණ දීම



7.9 රුපය - හාවනා කිරීම

මිට අමතරව පළමු පාඨමේ දී ඔබ අධ්‍යයනය කළ යහපත් මානසිකත්වයක් ඇති කර ගැනීමට ඉවහල් වන ක්‍රියාමාර්ග සහ මානසික යහපැවැත්ම සඳහා පුද්ගලයෙකු තුළ තිබිය යුතු කුසලතාව හා ලක්ෂණ වෙත නැවත සිත යොමු කරන්න.

### හාවනා

නිරෝගී මනසක් ඇති කර ගැනීම සඳහා මානසික ව්‍යායාමයක් ලෙස “හාවනා” පුරුදු පුහුණු කළ හැකි ය. හාවනා යනු සිත වැඩීමයි.

ඩුඩු දහමෙහි ඉගැන්වෙන ගිල, සමාධි, ප්‍රයුෂ යන ත්‍රිඥික්ෂාවෙහි විත්ත සමාධිය ඇති කරනුයේ හාවනා කිරීමෙහි.

පහසු ඉරියවිවක සිටිමින් නිශ්චිත අරමුණක සිත රඳවා තබා ගැනීමට මෙහි දී වැයම් කරනු ලැබේ. ඇස මගින් ඇති කරනු ලබන සංවේදන පාලනය කර ගැනීම සඳහා දෙනෙන් පියා ගැනීම සිදු කරයි.

මෙමලෙස ආරම්භ කරනු ලබන භාවනාව මගින් සිත එක් අරමුණක වැඩි වේලාවක් රඳවා ගැනීමට ක්‍රමයෙන් හැකියාව ලැබේ.

එමගින් තිරන්තරයෙන් ම විවිධ අරමුණුවලට යොමුවන සිත එකග කර ගැනීමට හැකියාව ලැබේ.

බොද්ධ භාවනා ක්‍රමයෙන් පරිභාෂිතව වෙනත් දරුණන තුළ ද විවිධ භාවනා ක්‍රම ඇතුළත් වේ. එසේම යෝගී ව්‍යායාමවල දී විවිධ ඉරියව් වෙත සිත ස්ථානගත කොට රඳවා ගැනීම ද භාවනාවක් ලෙස සැලකිය හැකි ය.

‘සිත නමැති කුළු හරකා සිහිය නමැති රහැනින්, භාවනා නමැති කණුයෙහි බැඳු දමා සිත දමනය කර ගන්න’ යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අතර වඩා ලද (භාවිත) සිත මහත් යහපත පිණිස හේතුවන බවත් අභාවිත (නොවඩා ලද) සිත මහත් පිරිසීමට හේතුවන බවත් පෙන්වා දී ඇති.

භාවනා පුරුදු පුහුණු කිරීමෙන් ලැබිය හැකි ප්‍රයෝගන කිහිපයක් පහත සඳහන් වේ.

- සිතෙහි සන්සුන් බව ඇතිවීම
- තමාට සිත පාලනය කළ හැකි වීම (විත්ත දමනය ඇති වීම)
- ඉවසීම, මෙමත් කිරීම වැනි ගුණාංග වැඩි දියුණු වීම
- යථාරථවාදී දැක්ම වැඩි දියුණු වීම
- අවසාජ බව භා අවංක බව වැඩි දියුණු වීම
- රාගාදී හැඟීම් තුනී වීම භා ප්‍රියමනාප බව වැඩි වීම
- මානසික ගක්තිය භා වින්තන හැකියා වැඩි දියුණු වීම
- මානසික රෝග වැළදීමේ අවදානම අවම වීම
- සිතෙහි ඒකාග්‍රතාව, ස්මෘතිය (මතක ගක්තිය), බුද්ධිය, අධිෂ්චිතය, වීරය, විවේචන ගක්තිය, ප්‍රිතිය සහ ගාන්තිය ඇති වීම

ඉතා ගැහැරු ලෙස භාවනා වැඩිමෙන් ධ්‍යාන ආදියත් විදුරුණනාවට සිත යොමුකිරීමෙන් තිවන් මගත් සලසා ගත හැකි ය.

## 7.5 බුදු දහමේ ඉගෙන්වෙන සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම

දැනට වසර 2600කට පමණ පෙර ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේ සත්ත්වයින් සසර දුකින් මුදවනු පිණිස තමා අවබෝධ කළ ධර්මය දේශනා කළහ. ඒ අනුව ආරම්භ වූ සංස ගාසනය වැඩිකල් නොගොස් ක්‍රමයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් බවට පත් විය.

රජ, සිටු, මැති, ඇමති ආදී මහා ධනවත් සැදැහැතියන් නිතර සිදු කරන ලද දානාදී පිංකම් නිසා මහත් ප්‍රත්‍ය ලාභයන් ලැබූ සමහර හික්ෂුන් වහන්සේලා ඉතා බොහෝ කොට මධුර ආහාර වැළදීමෙන් සැපවත් වූ බැවින් නොබෝ කළකින් බොහෝ රෝගාබාධ ඇත්තේ (බවහාබාධ) වූහ. සමහරු බොහෝ වැඩුණු සිරුරු ඇත්තේ (අභිසන්තකාය) වූහ. සාර්දිකාබාධය වැනි රෝග ද හික්ෂුන් වහන්සේලා අතර පැතිරි ගියේ ය. එමෙන්ම විශාලා මහනුවර ඇති වූ දුරහික්ෂයන් ද එකල හික්ෂුන් කෙරහි බලපාන්නට ඇත.

හික්ෂුන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන බව වටහාගත් බුදුරජාණන් වහන්සේ සක්මන් මළව (වංකමනාක්ච්ච්ව) හා ජන්තාසරය ද (පැන්, ගිලන්පස ආදිය උණු කර ගන්නා ස්ථානය) අනුදැන වදාලේ සෞඛ්‍ය සංරක්ෂණය සඳහා ය.

ස්ත්‍රීයක විසින් හෝ පුරුෂයෙකු විසින් හෝ ගිහියෙකු විසින් හෝ පැවිදේදකු විසින් යන ඕනෑම අයෙකු විසින් නිරන්තරයෙන් සිහි කළ යුතු (ප්‍රත්‍යවේක්ෂ) කරුණු පහක් යාන සූත්‍රයේ ද දේශනා කරන බුදුරජාණන් වහන්සේ “ව්‍යාධි දම්මෝමිහි ව්‍යාධිං අනතිතෝති” යැයි, එනම් ලෙඩි රෝග වැළදීම මෙලොව කිසිවෙකත් විසින් ඉක්මවා නොමැති බව නිතර සිහි කළයුතු යැයි දේශනා කළහ. එමගින් සැම විටම තමා ලෙඩි රෝගවලට ගොදුරු විය හැකි බව කළින් දැන සිටීමෙන් ඉන් මිදි සිටීමට උත්සාහ කරනු පිණිස පෙළඳීවී ය. මෙය සෞඛ්‍ය සංරක්ෂණය පිණිස හේතුවේ.

රෝගයන්ට මේ ගේරය කැදැල්ලක් බඳුයැයි දේශනා කළ බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයාට වැළඳෙන සියලු රෝග කායික රෝග හා මානසික රෝග ලෙස කොටස් දෙකකට බෙදා දක්වා ඇත.

අල්පේච්ච පැවැදි ජීවිතයක අගය පෙන්වා දුන් බුදුරජාණන් වහන්සේ හික්ෂුවකගේ මූලික අවශ්‍යතා ලෙස විවර (සිවුරු), පිණ්ඩපාත (ආහාර), සේනාසන (ඉඹුම් හිටුම් වාසස්ථාන), හිලානපවිච (බෙහෙන්) යන සිවිපසය පරිභෝජනය පිළිබඳ සීමා සහ වත් පිළිවෙත් ද පතනවා ඇත. එමගින් සංසයාගේ නිරෝගී පැවැත්ම අපේක්ෂා කොට ඇත.

### විවර

විවර දැරීමේ අනුසස් දේශනා කළ බුදුරජාණන් වහන්සේ සිතලෙන් වැළකීම, උෂ්ණයෙන් වැළකීම, සතුන්ගෙන් ආරක්ෂාවීම මෙන්ම ලැඟ්ඡාව නසනු පිණිස ද විවර දැරිය යුතු ආකාරයත් ඒවා සකස් කරගත යුතු පිළිවෙළ හා පත්‍ර පෙවීම, පිරිසිදු කර ගැනීම ආදියෙන් විෂ්විජවලින් තොරව බාහිරින් පැමිණෙන උපද්‍යන්ගෙන් මිදීම සඳහා එය උපයෝග කළයුතු ආකාරයත් පෙන්වා දුන්හ.

### පිණ්ඩපාත

ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රයාව යන සම්පත්තීන් සියල්ලටම හේතුවන ආහාරයෙන් ම සියලු සත්ත්වයේ ම යැපෙන බවත් (සබ්බේ සත්ථා ආහාරවේතිකා) එය පමණ දැන වැළදීමෙන් (මත්තක්කුතාව හකතස්මේ) බොහෝ ලෙඛ රෝගවලින් තොරව ඉහත දක්වන ලද සම්පත්තීන් සියල්ල ම ලැබිය හැකි බවත් පෙන්වා දී ඇත. දිනකට එක වේලක් පමණක් පෙරවරුවෙහි වැළදු බුදුරජාණන් වහන්සේ එමගින් තමන් වහන්සේට ආබාධ අඩු බවත් දුක් පීඩා අඩු බවත් විහරණ පහසුව සැලසෙන බවත් ආදරුණයෙන් පෙන්වා දුන්හ.



7.10 රැපය - පිණ්ඩපාතය  
සඳහා වැඩම කිරීම

ଆହାର ମେନ୍ଦିମ ପରିଷିଦ୍ଧ ଶଳ ପରିଖୋରନ୍ଦୟ ଏ ନିର୍ଯ୍ୟତି ଲବତ ହେବୁଥିଲା  
ହେବିନ୍ ପାଇଁ ପେରା ବୈଲାଦୀମ ହିକ୍କିଜ୍ଞନ୍ତ ଅନ୍ତର କଳ ଅତର ତୀ ଚାଲିବା ଅବଶ୍ୟକ  
ପେରହନ୍ତିକବିଦ୍ୟ ଲିଙ୍କ ଅଂଗର୍ଯ୍ୟକୁ ଲେଜ ଅବପରିକରିତ ଆତ୍ମନ୍ତିର ଆତ୍ମ.

### ସେନାଷ୍ଟନ ପରିଖୋରନ୍ଦୟ

ପ୍ରଦୀଗଳ ଚେଷ୍ଟାବ୍ୟ ଚଂରକ୍ଷଣୀୟ ଚାଲିବା ସେନାଷ୍ଟନ ମେନ୍ଦିମ ପରିଚରଯ ଏ ତୁବା  
ବୈଦିଗତ ବନ ଅତର ତୀବ୍ର ପ୍ରଦ୍ୟୁମ୍ନ ପରିଦ୍ଵାରା ପାଇଲିମ କାହିଁକି ହା ମାନାଷିକ ପ୍ରବୋଧିତ  
ପିଣ୍ଡିତ ଏ ହେବୁ ଲେବି.

କିନିଲ ହା ଲଭ୍ୟ ନାହିଁ ପିଣ୍ଡିତଙ୍କ ଚକ୍ରନ୍ତିରଙ୍କ ଆରକ୍ଷା ଲେବି ପିଣ୍ଡିତଙ୍କ  
ମୌର୍ଯ୍ୟ ଲାଭମୌର୍ଯ୍ୟ ହା ଅଭିଭାବିତ ପ୍ରଦ୍ୟୁମ୍ନ ଆରକ୍ଷା ଲେବି ପିଣ୍ଡିତଙ୍କ ସେନାଷ୍ଟନ  
ହେବୁ ଲେବି.

ଆରକ୍ଷଣ୍ଠିତରେତୋବ୍ବା, ରୈକ୍ବଲାଭରେତୋବ୍ବା, ପ୍ରକ୍ରିଯାଗାରରେତୋବ୍ବା ଯନ  
ପରିଦ୍ଵାରା ସେନାଷ୍ଟନ ବୁନାକୁ ଯେତୋବ୍ବାଲାଭର ହିକ୍କିଜ୍ଞନ୍ ବହନ୍ତେଜେଲା ଚାଲିବା ଅନ୍ତରରେତେ  
ବଧାରଣ ବ୍ରଦ୍ରରତ୍ନଙ୍କ ବହନ୍ତେଜେ ତୀବ୍ର ପିଲିବେଲିନ୍ ଚେମି ଅଦିକ, ପିନ୍ ଅଦିକ ହା  
ବାତାଦିକ ହିକ୍କିଜ୍ଞନ୍ ଚାଲିବା ପ୍ରଦ୍ୟୁମ୍ନିତ ବେଳି ଅନ୍ତର ଚିମିହାନାହେତେ  
ଆରଣ୍ୟରେତେତେ ଏ, ହେବନ୍ତେଜେ ଦେ ରୈକ୍ବଲ ମୁଲା ଏ, ବସ୍ତେଜୀନ ଯାନ୍ତୁଲେବେ ଦେ  
ରୂପାଗାରଯ ଏ ହାବନାନ୍ତୁଯେତେବେ ବୈଚ କ୍ରିମ ଚାଲିବା ତୋରାଗତ ପ୍ରତି ଯୈବି  
ଦେଖିବା କଳା. ସେନାଷ୍ଟନେହି ପାରିଷ୍ଟଦ୍ୱାରି ଚାଲିବା ପାତିଜେନାକୁ (ପାଦପ୍ରକ୍ଷେପନିଂ)  
ହା କୋଚେତ ଏ ଅନ୍ତରରେତେ ବଧାଲ ଅତର ନୋଚେଦ୍ଧ ପାଦ ଚହିନିଲା, ବନ୍ଧୁର ଚହିନିଲା ହା  
ପାବନନ୍ ଚହିନିଲା ଯହନାତ ନୋଯିନ ଲେଜ ଏ ବ୍ରଦ୍ରରତ୍ନଙ୍କ ବହନ୍ତେଜେ ତୁରନ୍ତେବେ.

### ବୈଜିକିଲି ହା କୈଜିକିଲି

ବୈଜିକିଲି କୈଜିକିଲି ଅନିଷି ଲେଜ ହାଲିନାହେ  
ଦ୍ୱାରିବାକ ପିଲିବାଦ କୈଲକିଲିମନ୍ ବୁ ବ୍ରଦ୍ରରତ୍ନଙ୍କ  
ବହନ୍ତେଜେ ତୀବ୍ର ଚକରା ଗେନ୍ତିମତ ଅନ୍ତରରେତେ.

ବୈଜିକିଲି କୈଜିକିଲି ଚକରା କରଗତ ପ୍ରତି  
ଆକାରଯ ପିଲିବାଦ ବ୍ରଦ୍ରଲେବାଗ ପାଲିଯେହି  
ଚଲିବାରି ଦକ୍ଷବ୍ବା ଆତ୍ମି ଅତର ଚେଷ୍ଟାବ୍ୟ ଚଂରକ୍ଷଣୀୟ  
କେରେହି ତୁହାରିଲା ମଲମୁନ ବୈଜିକିଲି କିମି ହା  
ବୈଜିକିଲି କୈଜିକିଲି ହାଲିନାହେ ଅବଶ୍ୟ ଲପଦେଜେ  
ରାଜିଯକୁ ବୁବିବକୁରି ବନେହି ଦକ୍ଷବ୍ବା ଆତ୍ମି.



7.11 ରୈପା - ଅନ୍ତରାଦ୍ଵାରରେ  
ଚଂଚାବୁଜାକ ତୁରନ୍ତେ  
କୈଜିକିଲିଯକୁ

වත්වකුටි වතෙහි දැක්වෙන උපදෙස් කිහිපයක් පහත සඳහන් වේ.

- මලපහ කිරීමෙන් පසු ජලය ඇත්තාම් සෝදා ගත යුතු ය.
- වැඩිහිටි පිළිවෙළට නොව පැමිණි පිළිවෙළ මත වැසිකිලිය භාවිත කළ යුතු ය.
- අදාළ ඔරුවෙන් පිටතට මලමුතු පහ නොකළ යුතු ය.
- ගබඳ ඇසෙන සේ වැසිකිලි භාවිත නොකළ යුතු ය.
- වැසිකිලි භාජනය තුළ ජලය ඉතිරිකර නොයා යුතු ය.
- වැසිකිලිය සහ එය අවට අපිරසිදුනම් පිරිසිදු කළ යුතු ය.
- දැහැටි වළඳුම්න් (දත් මදිමින්) වැසිකිලිය භාවිත නොකළ යුතු ය.

## ලිඳ

ලිඳ හා බැඳුණු සෞඛ්‍ය විධි රෝගක් ද බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාලුහ. ජල අවශ්‍යතා සපුරා ගැනීම පිණිස ලිඳ (ලද්‍යාන) අනුමත කළ අතර ලිඳට බාහිරින් වැටෙන කුණු රෝඩු හා අපද්‍රව්‍යවලින් ජලය ආරක්ෂා කිරීම සඳහා ලිඳ වැසිමට පියනක් ද ලිං ඉවුරු ආරක්ෂා වීම සඳහා බැමි සැකසීම ආදිය ද අනුදැන වදාලුහ.

## දැහැටි වැළදීම

දැහැටි වැළදීමෙන් ලැබිය හැකි ගුණ පහක් දක්වා ඇත. එනම් ඇස් පෙනීම වචනයි, මුඛ දුර්ගන්ධය ඇති නොවයි, රස දැනීම වැඩි කරයි, පිත හා සේම මගින් ආහාරය වෙලා නොගනී, ආහාර රැවිය වැඩි කරයි. දත් හා විදුරුමස් ආරක්ෂා කර ගැනීම සඳහාන් මුඛය පිරිසිදුව තබා ගැනීම සඳහාන් දැහැටි වැළදීම ඉවහල්වන අතර එමගින් මුඛ සෞඛ්‍ය ආරක්ෂා කෙරේ.

## සක්මන් මථව

හික්ෂුන් කෙරෙහි ව්‍යායාම දක්වා නැතන් සක්මන් කිරීම අනුදත්ත. එහෙයින් අත්පා වලන සිදුකර ගැනීම සඳහාන් පිරිසිදු වාතාග්‍රය හා හිරු එළිය ලැබීම සඳහාන් සක්මන් කිරීම ප්‍රයෝගනවත් වන අතර එය පුද්ගල සෞඛ්‍ය සංරක්ෂණය කෙරෙහි ඉවහල් වේ.



7.12 රුපය - සක්මන් මථව

නොමිලේ බෙද හැරීම පිණිසයි

## ගිලානපවිච (බෙහෙත්)

ගිලන්පස යනු ලෙඩිට බෙහෙත් ය. බුදුදහම තුළ විකිතසාවට වඩා සෞඛ්‍ය සංරක්ෂණයට වැඩි අවධානයක් දක්වා ඇතත් රෝග, රෝගවලට හේතු, රෝග වැළැක්වීමේ මග හා ඒ සඳහා පිළියම් ද ත්‍රිපිටකයෙහි ඇතුළත්ව ඇති බව පෙනේ.

විවිධ සූත්‍ර ධර්මවල දී රෝග පිළිබඳ විශ්‍රායන් දක්වන බුදුරජාණන් වහන්සේ කායික රෝග ඇතිවීමට හේතු ලෙස වා, පිත්, සේම යන තුන්දොස් කුපිත වීම බවත් මානසික රෝගවලට හේතු ලෙස ලෝහ, ද්‍රවිඟ, මෝහ යන අකුසල මූලයනුත් හේතුවන බව පෙන්වා දී ඇත.

රෝග හේතු 8ක් සහ කායික රෝග 48ක් ගිරිමානන්ද සූත්‍රයේ දීද මානසික රෝග 44ක් සල්ලේඛ සූත්‍රයේ දීද පෙන්වා දී ඇත.


කායික, මානසික රෝග සඳහා විවිධ අවස්ථාවල දී ප්‍රතිකාර නියම කළ බුදුරජාණන් වහන්සේ රෝග ව්‍යුහසමනය සඳහා මානසික ප්‍රතිකාර කුම හා කායික ප්‍රතිකාර කුම ලෙස කුම දෙකක් හාවිත කොට ඇත.

ගිරිමානන්ද හිමි, නන්ද කුමරු, පටාවාරා, කිසාගෙෂ්තම් යන අය සඳහා මානසික ප්‍රතිකාර කුම අනුගමනය කළ අතර සාර්දිකාබාධය (පිත්ත රෝගය) වැළදුණු හික්ෂුන් සඳහා පංච හේස්ස්ජය පිළියෙළ කොට වැළදීම නියම කොට ඇත.

එසේම කාලගුණීක වෙනස්වීම් නිසා මෙන්ම සර්ප ද්‍රේෂ්ට වැනි හේතු නිසා බාහිරන් පැමිණී ආබාධ සඳහා ගරීරයෙන් පිටත බෙහෙත් ගැල්වීම, ගරීරයෙන් අපද්‍රව්‍ය බැහැර කර වීම (ලේ, මූත්‍රා, දහඩිය), නසාකර්ම, ගල්‍යකර්ම ආදී දියුණු වෙවදා ගාස්තුයෙහි දැකිය හැකි සියලු ලක්ෂණ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිකාර කුම තුළ ගැබිව ඇති බව පැහැදිලි වේ.

## ගිලානෝපස්ථානය

හෙදකම යනුවෙන් හඳුන්වනු ලබන ගිලානෝපස්ථානය රෝගියාට සුව පහසුව ලබාදීම පිණීසත් රෝගියා පෝෂණය කිරීම පිණීසත් ඉක්මන් සුවය ලැබීමට උපකාරී වීම පිණීසත් අසරන වූ රෝගීන්ට අත්‍යවශ්‍ය ය.



7.13 රැජය - ගිලානෝපස්ථානය සිදුකරන බුදුරජාණන් වහන්සේ

සෙංබඩ සංරක්ෂණයේදී වෙදකම මෙන්ම ගිලානෝපස්ථානයද වැදගත්වන බව මෙයින් පැහැදිලි වේ.

## කැඳ පානය කිරීම

රෝගීන්ට ප්‍රතුෂු කැඳත් ගිලන් නොවූ අයට දිය හා මුසු කළ ප්‍රතුෂු කැඳත් වැළඳීම සුදුසු බව අනුදැන වදාරා ඇත. කැඳ පානය කිරීමෙන් ලැබේය හැකි අනුසස් 10ක් දක්වා ඇත. එනම්,


- ආයුෂය රේ දෙයි
- වර්ණය පැහැපත් කරයි
- සැපය ගෙන දෙයි
- ගක්තිය වඩවයි
- තුවණ පාදයි
- කුසගිනි නසයි
- පිපාසය දුරු කරයි
- වාතය අනුලෝධ කරයි
- වස්ති මාර්ගය පිරිසිදු කරයි
- නොපැසු ආහාර දීරවයි

මේ අනුව රෝගීන්ට කැඳ ලබා දීමෙන් ඔවුන්ගේ රෝග තත්ත්ව සමනායට මග සැලැස්.

## නින්ද හෙවත් නිදාව

කායික, මානසික විවේකය උදෙසා නින්ද අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් පැය 6 - 8 ත් අතර රාත්‍රි නින්ද සුදුසු බව දැක්වේ. සිරුරට නින්ද ව්‍යවමනා වනුයේ ද්‍රව්‍යාලේ ගෙවී ගිය සිරුරේ කොටස් අලුත්වැඩියා කිරීමට සිරුරට නිවාඩු ලබා දීම සඳහා ය.

දකුණු ඇලයෙන් නිදා ගැනීම හදවතට පහසුවකි. හදවත් හඩ ද රෝගියාට නොඇසී යැම එයින් සිදු වේ. සිංහ සෙයාව පැවැත්වෙනුයේ ද දකුණු ඇලයෙනි. ආමාශයේ සිට ආහාර මාර්ගය පිහිටා ඇත්තේ ද සිරුරේ දකුණු පසිනි.



7.14 රුපය - බුදුරජාණන් වහන්සේ සිංහ සෙයාව පැවැත්වීම

අනිද්‍යාවට නොදු ප්‍රතිකාරය සූචිත්තා සංඛ්‍යාත හාවනාවයි. මෙත්තී හාවනාවහි යෙදීම සැප සේ නිදිමටත් සැප සේ අවදිවීමටත් හේතු වේ.

බුද්ධමෙහි ඉගැන්වෙන පහත සඳහන් කරුණු ද සෞඛ්‍ය සංරක්ෂණය සඳහා මහෝපකාරී වේ.

- ආහාරසජ්‍යාය - සුදුසු හා තමාට ගැලපෙන ආහාරපාන ගැනීම
- විහරණ සජ්‍යාය - වාසස්ථාන මෙන්ම තමාගේ ජ්‍වන රටාව සෞඛ්‍යට හිතකර ආකාරයට හැඩගස්වා ගැනීම
- උතු සජ්‍යාය - සංතුවල ඩිත, උෂ්ණ ආදි ගුණයන්ට ඔරෝත්තු දෙන ආකාරයට ආහාර විහරණ සලසා ගැනීම
- පුද්ගල සජ්‍යාය - පුද්ගලයින් ඇසුරු කිරීමේ දී තම සෞඛ්‍යට හානිකර හා තමා නොමග යවන අයගෙන් ප්‍රවේශම වීම
- අජ්ංකාසය සජ්‍යාය - මනස පාලනය කර ගනීමින් හිතකර හැඟීම් ඇතිකර ගැනීම හා අහිතකර හැඟීම් බැහැර කිරීම

අජ්ංකාසන්නානන්වා පසාදාය, පසන්නානන්වා හියෝභාවාය යනුවෙන් වදාල බුදුරජාණන් වහන්සේ අප්‍රසාදයෙන් බලන්නෙකු තුළ ප්‍රසාදය ඇතිවනු පිණිසත් ප්‍රසාදයෙන් බලන්නෙකු තුළ උසස් ප්‍රසාදයක් ඇති වනු පිණිසත් හික්ෂුවක් විසින් සිය ඇවතුම් පැවතුම් හා ප්‍රතිපත්ති ඇතිකර ගෙන වාසය කළයුතු යැයි කරන ලද දේශනාවෙන් ද හික්ෂුන් වහන්සේලාගේ සෞඛ්‍ය සංරක්ෂණය ම අවධාරණය කර ඇත.

මෙම පාඨමේ දී ඔබ උගත් දේශීය හා බටහිර සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම විමසිලිමත්ව උපයෝගී කර ගනීමින් නිරෝගීමත් හා ප්‍රතිපදාවහි හැසිරෙන හික්ෂු පරපුරක් බිජි කිරීමට දායක විය යුතු ය.

## 7.6 සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ති කිරීමේ මාර්ග

රටක මානව සම්පත් තරම් වටිනා වෙනත් සම්පතක් නොමැති ය. ඒ මනුෂ්‍ය වර්ගයාගේ දියුණුව හා පැවතුම් කෙරෙහි දායක වන්නේ මනුෂ්‍ය වර්ගයාම වන හෙයිනි.

දියුණු රටවල බහුතරයක් ජනතාව සෞඛ්‍ය සම්පත්න වන අතර එම දියුණුව අත්කර ගැනීමට බලපෑ ප්‍රධානතම හේතුව ලෙස සැලකිය හැක්කේ එම රටවල නිරෝගී මානව සම්පතයි. එය ඉංඛි ඇති ව්‍යවක් නොව පුළුල්

ලෙස සෞඛ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට තැගීම නිසා කාලයක් වෙහෙසීමෙන් ලත් ප්‍රතිච්‍රියාක්. නිරෝගී මානව සම්පතක් ගොඩනැගීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය දායක කර ගත හැකි අතර සමාජයේ කුඩාම ඒකකය වන පුද්ගලයා හා ප්‍රාථමික පවුල දක්වා ම නිවැරදි කුමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය විද්‍යාත්මක දැනුම, ආකල්ප හා කුසලතා ඇති කරලීම අත්‍යවශ්‍ය ය.

සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම සෞඛ්‍ය ප්‍රවර්ධනයෙහි කොටසක්ම වන බැවින් ප්‍රවර්ධන මූලධර්ම අනුගමනය කරමින් පුළුල් ලෙස සෞඛ්‍ය අධ්‍යාපනය හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ කුමවේද සැලසුම් කරනු ලැබේ.

### සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ දී සැලකිය යුතු කරණු

- සැම පුරවැසියෙක් තුළ ම හා සමාජයේ සැම ඒකකයක් තුළ ම සෞඛ්‍ය දැනුම වර්ධනය, ආකල්ප ගොඩනැගීම හා වර්යාවන් ඇති කරලීම ඉලක්ක කිරීම
- ඉලක්ක ගත කණ්ඩායම් හඳුනා ගැනීම සහ පුද්ගලයා, පවුල පාසල/පිරිවෙනු, කරමාන්තකාලාව, වැඩිනිම, ගොවිනිම ආදි සමාජයේ සියලුම ඒකක ආවරණය වන පරිදි එක් එක් ඒකක ඉලක්ක කිරීම
- ඉලක්ක වෙත සන්නිවේදනය කිරීම  
සන්නිවේදන ක්‍රියාවලියේ දී විවිධ ඒකකවල සන්නිවේදන හැකියා හඳුනාගත යුතු අතර මුළුන්ගේ විවිධ මට්ටම මත සන්නිවේදන කුමවේද සකස් කළ යුතු ය. පාසල් දරුවන් සඳහා යොදා ගත්තා සන්නිවේදන කුමවේද වැඩිහිටියන් සඳහා තොගැලපීය හැකි අතර ගුරුවරුන්, විශ්වව්දියාල ඕස්සයින් වැනි දැනුම ග්‍රහණය කළ හැකි කණ්ඩායම් සඳහා යොදා ගත්තා සන්නිවේදන කුමවේද ගොවිනිම, වැඩිනිම ආදි කණ්ඩායම් සඳහා අයෝග්‍ය විය හැකි ය.
- ලබාදෙන සෞඛ්‍ය පණීවුඩය  
සන්නිවේදනය කළ යුතු සෞඛ්‍ය පණීවුඩය කුමක්ද යන්නත්, විවිධ කණ්ඩායම් සඳහා එහි ගැළපීම, තොගැලපීම හා අදාළත්වය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. ක්‍රියාකාරකම් පදනම් කොටගත් සෞඛ්‍ය පණීවුඩ ලබා දීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය.

## සන්නිවේදන මාධ්‍යය හා කුමවේදය

සෞඛ්‍ය පණිවිඩු ප්‍රජාව වෙත සන්නිවේදනය කිරීම සඳහා විවිධ මාධ්‍ය හා විත කළ හැකි අතර ඒ සඳහා සූදුසුතම කුමවේදයන් යොදාගත යුතු ය. මේවා ඉලක්කගත කණ්ඩායම් හා ලබා දෙන පණිවුඩ්වලට අදාළව සකස්විය යුතු අතර දිරිස විස්තර සහිත පැහැදිලි කිරීම්වලට වඩා ගුවු දෙනා මාධ්‍ය හා විතය වැදගත් වේ.

අත් පත්‍රිකා බෙදාහැරීම, රුපවාහිනී දැන්වීම්, ගුවන්විදුලිය, ගබඳ විකාශන යන්තු හා විතය, වාර්තා විතුපට, පෝස්ටර්, සමාජජාලා වෙබ් අඩවි, මුහුණු පොත, ජ්‍යෙෂ්ඨ දුරකථන සඳහා කෙටි පණිවිඩු මෙන් ම ආරක්ෂක අංශ හා රුපයේ නිලධාරීන් යොදා ගැනීම මගින් ද සන්නිවේදනය කළ හැකි ය.

## සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමෙන් අත්කරගත හැකි ප්‍රයෝගන

- නිරෝගීමත් ජන සමාජයක් බිහිවීම
- ජ්වන මට්ටම උසස් වීම
- අධ්‍යාපනය සාර්ථක වීම, සාක්ෂරතාව වැඩිවීම හා නව නිරමාණ බිහිවීම
- සෞඛ්‍ය සේවා සඳහා යන වියදම් අඩු වීම
- රෙඛි නිෂ්පාදනය හා එලදායීතාව වැඩි වීම
- මාත්‍ර මරණ හා ලදිරි මරණ සංඛ්‍යාව පහළ යාම
- මිනිසුන්ගේ ආයු කාලය වැඩිවීම
- බෝ නොවන රෝග වැළදීමේ අවදානම පහළ යාම
- ලිංගික රෝග ව්‍යාප්තිය අවම වීම
- අපවාර හා අපයෝගන අවම වීම
- රට තුළ මන්දපෝෂණය හා පෝෂණ උගනතා අඩු වීම
- දැනුම පදනම් කරගත් සමාජයක් බිහි වීම

## සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්තියේ දී ඉතාම වැදගත් ඒකකයක් වන්නේ ගිෂා ප්‍රජාවයි. එමගින් තම පවුල වෙත සෞඛ්‍ය පණිවිඩු සන්නිවේදනය වන අතර ඒ හරහා සමාජය ද දැනුවත් බව ලබනු ඇතුළු.

එම අනුව මෙම ප්‍රතිඵලදායක සමාජ ඒකකය වන ගිෂා ප්‍රජාව තුළ සෞඛ්‍ය

පුවර්ධනය සඳහා නීති රීති සකස් කොට ක්‍රියාත්මක කෙරේ. එවැනි නීති රීති කිහිපයක් පහත සඳහන් වේ.

- 1 ගෞණීයේ සිට 9 ගෞණීය දක්වා සෞඛ්‍ය අධ්‍යාපනය අනිවාර්ය විෂයක් වීම
- සෞඛ්‍ය පහසුකම් සැපයීම අනිවාර්ය වීම
  - පාසලේ ලිඛ ආවරණය කර ආරක්ෂා කිරීම
  - සිසුන් 50කට එක් වැසිකිලිය බැගින් ගොඩ නැගීම
  - අනතුරුදායක තොවන පාසල් පරිසරයක් පවත්වාගෙන යාම
  - බෙංග මරදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- ආපනාගාලා අධික්ෂණය සහ සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභේදනය/විකිණීම තහනම් කිරීම
- දුම්වැටි, මත්පැන් හා මත්ද්ව්‍ය පාසලට ගෙන ඒම සහ හාවිතය තහනම් කිරීම
- සතියකට අවම වශයෙන් කාලවිතේද දෙකක්වත් ගාරීරික ක්‍රියාකාරකම් සඳහා අනිවාර්ය කිරීම
- සෞඛ්‍ය සායන පැවැත්වීම හා ගිෂා ප්‍රජාවට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම
- අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කිරීමේ වැඩසටහන් පැවැත්වීම- ක්‍රිඩා සමාජ, සම්ඩි සමාගම, විවිධ තරග, සෞඛ්‍යදාන වැඩසටහන් ආදි විෂය සමගාමී වෙනත් ක්‍රියාකාරකම් සඳහා සියලු දරුවන් යොදා ගැනීම

### **සෞඛ්‍ය අධ්‍යාපන ව්‍යාප්තියට උපයෝගී කරගනු ලබන සම්පත්**

ගිෂා ප්‍රජාව තුළ සහ සමාජය තුළ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම සඳහා රජය මගින් මානව සම්පත (රජයේ නිලධාරීන්) හා විවිධ ආයතන උපයෝගී කරගනී. එමෙස යොදා ගන්නා රජයේ නිලධාරීන් සහ ආයතන කිහිපයක් 7.4 වගුවෙහි දැක්වේ.

#### 7.4 වගුව - නිලධාරීන් හා ආයතන සම්බන්ධතා

නිලධාරීන්	ආයතන
පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක	
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්	සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාලය
මහජන සෞඛ්‍ය පරීක්ෂක	සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
පවුල් සෞඛ්‍ය නිලධාරීන්	
තරුණ සේවා නිලධාරීන්	තරුණ සේවා සභාව
කාමිකර්ම නිලධාරීන්	ගොවිජන සේවා දෙපාර්තමේන්තුව
ක්‍රිඩා නිලධාරීන්	ක්‍රිඩා අමාත්‍යාංශය
ග්‍රාම සේවා නිලධාරීන්	සමාජ සේවා දෙපාර්තමේන්තුව
සමාජ සේවා නිලධාරීන්	සෞඛ්‍යදාන, රතු කුරුසේ, ගාන්ත ජෝන්, සුමිත්‍රයේ වැනි සමාජ සේවා සංවිධාන
පොලිස් නිලධාරීන්	පොලිස් ස්ථානය

රෝග වළක්වා ගැනීම, පෝෂණ උග්‍රතා සඳහා ප්‍රතිකාර ලබා ගැනීම, එන්නත් ලබා ගැනීම. බෙංගු, විකන්ගුන්යා වැනි රෝග ඇති කරන පරීසර සාධක අවම කිරීමේ සේවා ලබා ගැනීම, මානසික ගැටලු විසඳා ගැනීම වැනි සේවා රාජියක් මෙම ආයතන හා නිලධාරීන් මගින් ලබාගත හැකි ය.

මේ අනුව රට ක්‍රුළ සෞඛ්‍ය අධ්‍යාපන ව්‍යාප්තිය හා සේවා සැපයීම මගින් උසස් ප්‍රතිඵ්‍යුතු අත්කරගෙන ඇති අතර ඒවා තවදුරටත් සමාජයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය පිණිස සිය සේවා සපයමින් ඉහළ මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී.



#### සාරාංශය

- අහියෝගවලට මුහුණ දීම සඳහා ජ්‍යෙන නිපුණතා සංවර්ධනය කර ගත යුතු අතර දැනුම, අවබෝධය හා කුසලතා ප්‍රයෝගනයට ගනිමින් සාර්ථකව අහියෝගවලට මුහුණ දිය යුතුය.
- අනතුරු, ආපදා, අපවාර හා අපයෝගන, මද්‍යසාර, මත්ද්ව්‍ය හා දුම්වැටි, රෝගබාධ යන මේවා අප ජයගතයුතු පාරීසරික අහියෝග වේ.
- මත්ද්ව්‍ය හාවිතය තමාට මෙන්ම අනුත්ව ද හානිදායක වන අතර අකාලයේ මිය යාමට ද හේතුවේ.

- විෂමාවාරවලින් සැම විටම වැළකීමත් යහපත් පුරුෂ පුහුණු ඇතිකර ගැනීමත් සෞඛ්‍යයට හිතකර ය.
- සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳ දේශීය හා බටහිර ඉගැන්වීම් අනුගමනය කිරීම උසස් සෞඛ්‍ය තත්ත්වයක් ඇතිකර ගැනීමට දැක්වෙමි.
- කායික ව්‍යායාම සහ යෝගී කුම, හාවනා කුම වැනි මානසික ක්‍රියාකාරකම යොදා ගනීමින් කායික, මානසික හා සමාජයේ නිරෝගීතාව තහවුරු කරගත හැකි ය. ඒ සඳහා බුදු දහම තුළ දැක්වෙන ඉගැන්වීම් ද අතිශයින්ම ප්‍රයෝගනවත් ය.
- සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමෙන් හා සේවා ප්‍රවර්ධනය කිරීමෙන් රට තුළ උසස් සෞඛ්‍ය මට්ටමක් රඳවා ගැනීමට හැකි වී තිබේ.
- සෞඛ්‍ය ප්‍රවර්ධන මූලධර්ම පහ පදනම් කර ගනීමින් සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් සැලසුම් කෙරේ.



### අභ්‍යාස

(01) පහත සඳහන් ප්‍රකාශ නිවැරදි නම් හරි (✓) ලක්ණ ද වැරදි නම් කතිර (✗) ලක්ණ ද වරහන් තුළ යොදන්න.

1. රෝගාබාධ, මත්දුව්‍ය හා දුම්වැටි, අපවාර යන මේවා පාරිසරික අනියෝග වේ. ( )
2. රථවාහන මාරුගයෙහි වම්පසින් ද පදිකයින් දකුණු පසින් ද ගමන් කළ යුතු ය. ( )
3. ගිරිමානන්ද සූත්‍රයෙහි මානසික රෝග 44ක් දැක්වේ. ( )
4. හාවනා මගින් කායික හා මානසික සූච්‍යතාව ඇති කරයි. ( )
5. ක්‍රිඩා හා ව්‍යායාමවලින් තොරවීම සෞඛ්‍යයට හිතකර ය. ( )

(02) වඩාත් සුදුසු වවන යොදා හිස්තැන් පුරවන්න.

1. අහියෝගවලට සාර්ථකව මූහුණ දීම සඳහා වර්ධනය කරගත යුතු නිපුණතාවක් වන්නේ.....  
(නිවැරදි තීරණ ගැනීමේ හැකියාවයි, අන් අය අහිබවායාමයි, හොඳ නරක සමසමව භාවිත කිරීමයි, සුදුසු අවස්ථාවල දී මද්‍යසාර විකක් ගැනීමයි)
2. ආහාර අනුහව කිරීමට පෙර,.....  
(දත් මැදිය යුතුය, කුසගිනි වඩාත් මැඟයක් මද වශයෙන් පානය කළ යුතුය, දැක් පිරිසිදු කර ගත යුතුය, ජලය පානය කළ යුතුය)
3. හෙදකම යනු ගිලානෝපස්ථානයයි. මින් අදහස් වන්නේ, .....  
.....  
(හෙදකම වෙදකමට වඩා උසස්ය, හෙදකම නැත්තම වෙදකම ද නැත, රෝග වළක්වා ගැනීමට වඩා රෝගවලට ප්‍රතිකාර කිරීම සුදුසු ය, රෝගීන්ට සුව පහසුව සලසමින් උපස්ථාන කිරීම ය)
4. ලිංගික අපයෝගනයට ලක් නොවී සිටීම සඳහා.....  
(නිතරම සැගවී සිටිය යුතුය, කිසිවෙකු සමග කඩාබස් නොකළ යුතුය, බස් රථවල ගමන් නොකළ යුතුය, දැනුවත්ව භා ඇානවන්තව කටයුතු කළ යුතුය)
5. විෂමාවාර යනු .....  
(වැරදි හැසිරීම වේ, සෞඛ්‍යයට හිතකර වර්යා වේ, මානසික රෝග වේ, වැරදි ලෙස ආචාර කිරීමයි)

(03) කෙටි පිළිතුරු සපයන්න.

1. මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවිය හැකි භානි පැහැදිලි කරන්න.
2. බුදුන් වහන්සේ වෙවදාවරයෙකි. මෙය තහවුරු කිරීමට අවස්ථා තුනක් දක්වන්න.
3. භාවනා පුරුදු පුහුණු කිරීමෙන් අත්තර ගත හැකි ප්‍රයෝගන පහක් දක්වන්න.
4. සෞඛ්‍ය ප්‍රවර්ධන මූලධර්ම පහක් නම් කරන්න.
5. පෙළාද්ගලික පවිත්‍රතාව ඇතිකර ගැනීම සඳහා වැදගත්වන කරුණු පහක් ලියා දක්වන්න.